

2021 අයවැය ඇස්තමේන්තුවල හාවිත කර ඇති රාජ්‍ය
ආදායම්, මුල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන
පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද
සෞයාබැඳීමක්

2021 අයවැය ඇස්තමේන්තුවල හාවිත කර ඇති රාජ්‍ය
ආදායම්, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන
පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද
සොයාබැඳීමක්

Verité Research
2020 නොවැම්බර

මෙම අධ්‍යයනය, Verité Research ආයතනයේ ආර්ථික විද්‍යා කණ්ඩායම විසින් සම්පාදනය කරන ලද්දකි. අනුෂ්‍යන් කපිලන්, දිනුක් ද සිල්වා, ලහිර ජයසිංහ හා උදාහිරුනි අත්‍යත්තු යන සාමාජිකයන්ගෙන් එම කණ්ඩායම සමන්විත වෙයි. මේ සඳහා අවශ්‍ය වූ සංස්කරණ සභාය ලබා දෙන ලද්දේ දේශාල් ද මැල් හා නිශාන් ද මැල් විසිනි.

2021 අයවැය ඇස්තමේන්තුවල භාවිත කර ඇති රාජ්‍ය ආදායම, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සෞයාබලීමක් / සම්පාදනය අනුෂ්‍ණ්‍ය කළිලන්...[සහ තවත් අය] ; සංස්කරණය දේශාල් ද මැල් භා නිශාන් ද මැල්. - කොළඹ : වෙරෝටි රිසර්ච් , 2021
පි. 40 : රුපසටහන් ; සේම්. 26

ISBN 978-624-5504-01-5

©2020 Verité Research Pvt Ltd සියලු හිමිකම ඇව්වීමෙනි.

2021 අයවැය ඇස්තමේන්තුවල හාවිත කර ඇති රාජ්‍ය
ਆදායම්, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන
පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද
සෞයාබැලීමක්

Verité Research

2020 නොවැම්බර

;

මෙට පෙරද මෙවැනිම වූ අරමුණක් ඇතිව රජයේ මුදල් පිළිබඳ කාරක සහාවේ අයවැය වාර්තා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට Verité Research ආයතනය දායක වේ ඇත. එකම විශේෂීය තුමය අනුගමනය කිරීමේ අරමුණක් අම් හැකි තාක් දුරට එම අවස්ථාවන්හිදී විශේෂීය සඳහා හාවිතා කළ ව්‍යුහයම මෙහිදී ද හාවිතා කර ඇත්තේමු.

ආසියානු කළාපයේ සමාජ සංවර්ධනය උදෙසා වැදගත් කතිකාවන් හා අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන අතරම, එම කළාපයේ සාකච්ඡා සම්මුති හා ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් වැදගත් තොරතුරු හා විශේෂීය සැපයීමෙහි නියමුවා බවට පත් විම Verité Research ආයතනයේ ඉලක්කය වෙයි. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, නීතිය හා මාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි පර්යේෂණ හා කතිකාවන් වෙනුවෙන් එම ආයතනය සතිය දායකත්වය දක්වන අතරම දත්ත එක්රස් කිරීම, තොරතුරු සත්‍යාපනය, උපායමාර්ගික සංවර්ධනය හා තීන්දු විශේෂීය ආශ්‍රිත සේවාවන් ලබා දීමෙහිද නිරතව සිරියි.

නිරදේශීත උප්‍රවන තුමය: Verité Research (2020). 2021 අයවැය පිළිබඳ වාර්තාව: අයවැය ඇස්තමේන්තුවල හාවිත කර ඇති රාජ්‍ය ආදායම්, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සෞයාබැලීමක්. Verité Research.

ප්‍රමුඛ පද: රාජ්‍ය මූල්‍ය, 2021 අයවැය, ශ්‍රී ලංකාව, ඇස්තමේන්තු, තොරතුරු, පොලිය, පොලිය තොරතුරු පිළිබඳ ප්‍රමිතින්.

තවත් තොරතුරු හා විශේෂීය මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක: <http://publicfinance.lk/>

මෙමේ අදහස් විද්‍යාත් තැපැල් මගින් එවන්න: publications@veriteresearch.org

අන්තර්ගතය

1 කොටස: වාර්තාව හැඳින්වීම්.....	7
1.1. පසුබීම	7
1.2. සීමාවන් සහ අනියෝග	7
1.3. පිවිසුම	8
2 කොටස: තොරතුරු ආශ්‍රිත ප්‍රමිතින් හා නිසි සැලකිල්ල.....	10
2.1. විවිධ වර්ගීකරණයන් හා ආකෘතින් තුළ පවතින සංඛ්‍යාවල නිරාකරණය කළ නොහැකි වෙනස්කම්.....	10
2.1.1. විවිධ වාර්තාවල සඳහන් සංඛ්‍යා අතර වෙනස්කම්	10
2.1.2. එකම වාර්තාව තුළ පවතින සංඛ්‍යාත්මක වෙනස්කම්	12
2.2. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත උල්ලාසනය කිරීම.....	13
3 කොටස: අයවැය ඇස්තමේන්තු විශ්ලේෂණය	16
3.1. ලැබේ නොමැති ඇස්තමේන්තු	16
3.1.1. රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගයෙන් වන බලපෑම අනාවරණය කර නොමැති හෝ අපැහැදිලි අවස්ථා	16
3.1.2. ලැබේ නොමැති ඇස්තමේන්තු සහිත සාණාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග	17
3.1.3. ලැබේ නොමැති ඇස්තමේන්තු සහිත දහාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග	21
3.2. ප්‍රායෝගික නොවන උපකල්පන.....	22
3.2.1. මුර්ත ද.දේ.තී. වර්ධනය	22
3.2.2. උද්ධමනය.....	22
3.3. ඇස්තමේන්තු නොගැලීම	23
3.3.1. ආදායම් ඇස්තමේන්තු	23
3.3.2: පොලී ගෙවීම	37
3.4. සාක්ෂාත් කරගත නොහැකි මධ්‍යම රාජ්‍ය මූල්‍ය රාමුව	39

1 කොටස: වාර්තාව හැඳින්වීම

1.1. පසුබිම

2020 නොවැම්බර් මස 17 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2021 අයවැය මගින්, බඳු අයකිරීම හරහා රාජ්‍ය අරමුදල් එක්ස්ස් කරගැනීම සහ එම වසර තුළදී එක් අරමුදල් වියදම් කිරීම පිළිබඳ රජයේ යෝජනා දැක්වේ. විධායකය විසින් සිදු කෙරෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමට අදාළ ප්‍රධාන අංශයන් එම යෝජනා තුළ අඩංගු වේ. මේ නිසා, එවන් යෝජනා සකස් කිරීමේදී උපයෝගී කරගන්නා ලද උපකළුපන හා ඇස්තමේන්තු අපක්ෂපාතීව මෙන්ම දත්ත මත පදනම්ව දැඩි සේ විශ්ලේෂණයට ලක් කිරීම මහජනතාවගේ ප්‍රයෝගනය පිණිස වේ.

මෙය වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සම්පාදනය කරන ලද ප්‍රසිද්ධ වාර්තාවක් වන අතර, රජයේ මූදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්පාදනය කෙරෙන වාර්තාව සඳහා අදාළ වන අරමුණු මෙම වාර්තාව සඳහාද පාදක කර ගෙන තිබේ. අයවැය පිළියෙළ කිරීමේදී යොදාගත් ලැබේ ඇති රාජ්‍ය ආදායම්, මූල්‍ය හා ආර්ථික උපකළුපනයන් පිළිබඳ ඇගයීමක් හා විශ්ලේෂණයක් එමගින් සැපයේ. පාර්ලිමේන්තුව හා රජයේ මූදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද (ර.මු.කා.ස.) ඇතුළුව පුරුෂ් පාඨක පිරිසක් දැනුම්වත් කිරීම මෙම වාර්තාවෙන් අපේක්ෂිත කාර්යභාරය වේ. මෙහි අන්තර්ගතය හේතුවෙන් මහජනතාව අතරත් පාර්ලිමේන්තුව තුළත් ගොඩ නැගෙන ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය පිළිබඳ සංවාදය තොරතුරු පදනම්ව සිදු කිරීම වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ආපේක්ෂා කරයි.

මෙම ඇගයීම මූලාශ්‍ර තුනක් පාදක කරගෙන සිදු කරන ලද්දකි. එනම්: (1) 2020 නොවැම්බර් මස 17 වන දින පාර්ලිමේන්තුව හමුවේ කළ 2021 අයවැය කතාවේදී ඉදිරිපත් කළ සංඛ්‍යාවන්; (2) 2020 නොවැම්බර් 17 දින 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ලබා දුන් දෙ අයවැය ඇස්තමේන්තු; (3) මූදල් අමාත්‍යාංශය විසින් රජයේ මූදල් පිළිබඳ කාරක සභාව (ර.මු.කා.ස.) වෙත ලබා දෙන ලද යාචන්කාලීන කරන ලද ඇස්තමේන්තු.

මෙම විශ්ලේෂණය මගින් සාර්ථක ආර්ථික රාමුව (ණය කළමනාකරණය, උද්ධමනය, පොලී අනුපාත, විනිමය අනුපාත, රාජ්‍ය ආදායම් හිගයන් හා දෙ දෙශීය තීජ්පාදිතයේ වර්ධනය) සහ රජයේ ආර්ථික උපකළුපන ප්‍රකාශ කර ඇති විට එක් උපකළුපන ද සලකා බලනු ලැබේ. මෙම ඇගයුම් සඳහන් සංඛ්‍යාවන් සියලුළුම වර්තමාන වටිනාකමීන් දක්වා ඇත.

මහජනතාව සහ පාර්ලිමේන්තුව හා විධායකයද ඇතුළත් අනෙකුත් පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට අමතරව මෙම වාර්තාව වෙනත් කරුණු දෙකක් ඉටු කරගැනීමට ද දායකත්වය සපයයි. අදාළ තොරතුරු ව්‍යාපෘති පහසුවෙන් ලබා ගත හැකි මගක් හඳුන්වාදීම ඉන් පළමුවැන්නයි. අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට යොදා ගැනෙන ක්‍රියාවලිය ව්‍යාපෘති ප්‍රාග්ධනය ඇස්තමේන්තු සිදු කිරීම දෙවනි කරුණයි. මැදි කාලීනව, එමගින් ව්‍යාපෘති මෙම සාර්ථක ලෙස අයවැය සම්පාදනය කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ තුළුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ව්‍යාපෘති ගුණාත්මක ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

1.2. සීමාවන් සහ අභියෝග

මෙම විශ්ලේෂණය අභියෝගාත්මක කාල රාමුවක් ඇතුළත සිදු කරන ලදී. එනම්, පාර්ලිමේන්තු අයවැය විවාද අවසන් වීමට පෙර ඇගයීම සම්පූර්ණ කිරීමේ අරමුණින්, අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ දක්වා කාලය තුළ සිදු කරන ලද්දකි. විවිධ මූලාශ්‍ර විවිධ ගිණුමකරණ ආකානි හාවිතා කර තීවිමත් විවිධ මූලාශ්‍රවලින් ඉදිරිපත්ව තිබූ දත්ත අතර සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් දක්නට ලැබේමත් හේතුවෙන් මෙම විශ්ලේෂණය තව දුරටත් අභියෝගාත්මක විය.

1.3. සිවිසුම


වාර්ෂික අයවැය විවාදය සහ අයවැය සම්මත කිරීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රමුඛ ක්‍රියාවලියකි. රජය පාර්ශ්වයෙන් ගත් කළ එය, සංවර්ධනය කරා රට මෙහෙයුමේදී අනුගමනය කිරීමට සැලසුම් කරන තුව ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම සඳහා ලැබෙන්නා වූ අතිශයින්ම වැදගත් වන අවස්ථාවක් ලෙසද සැලකිය හැක. කෙසේ වෙතත්, එවන් සැම සැලසුමක්ම පාහේ රාජ්‍ය මූල්‍යය මත බලපැමක් ඇති කරයි. මේ තීසා, අවසානයේදී සම්මත කරගනු ලැබෙන අයවැයක දක්වා ඇති දැරටි මත තීරණාත්මක ලෙස වැදගත් වේ. මැනවින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්වාද්‍යයක් යටතේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය හා එහි ප්‍රතිප්‍රිති ප්‍රතිප්‍රිති වේ.

මේ තීසා, අයවැය අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට මහජනතාවට ඇති හැකියාව අයවැය යෝජනා ආස්‍රිත තොරතුරු, ඇස්තමේන්තු හා උපකල්පනයන්හි ගුණාත්මකභාවය මත පිහිටන බව නැවත නැවත අවධාරණය කිරීම අවශ්‍ය නොවේ. ගත වූ වසරවල අනුමත වූ අයවැය යෝජනා බොහෝමයක් ගොඩනැගිමට පාදක වූ ඇස්තමේන්තු හා කළුපිතයන් දේශසහගත බව පසුව හෙළිදරවු වීම හේතුවෙන් එකී අයවැය යෝජනා පසෙක ලිමට හෝ සැලකිය යුතු අයුරින් වෙනස් කිරීමට හෝ සිදුව තිබේ. එවැනි තීවැරදි කිරීම්වලට යොමු වීම වියදම් අධික කටයුත්තක් මෙන්ම එවැනි දැරු මූලික වශයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අසමත්කම්ද වේ. මේට පිළියමක් ලෙස කරුණු දෙකක් ඔහ්සේස් මෙම අසමත්කම් අවම කරගැනීමට හැකි වනු ඇතේ. එනම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ජනතාව තුළින්ම දැඩි ඉල්ලුමක් ඉදිරිපත් වීම සහ අයවැය ක්‍රියාවලිය අතරතුර දී පාර්ලිමේන්තුව තුළ අයවැය දැඩි විවාදයට ලක් කිරීම සියලුම නිර්වද්‍යතාව වටහා ගැනීම සඳහා මෙන්ම එම ඇස්තමේන්තු ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කර ඇතිද යන්න වටහා ගැනීම සඳහා PublicFinance.lk වෙති අඩවිය මහජනතාව හා අනෙකුත් පාර්ශ්වකරුවන් හට උපකාරී වනු ඇතේ. එසේ කිරීමේදී, වැඩිදියුණු කිරීම සිදු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා විධායකය සම්බන්ධ කරවා ගැනීමටද මෙම ඇගැමීම පාර්ලිමේන්තුවද ඇතුළත්ව එකී පාර්ශ්වකරුවන් හට අවකාශ සලසයි.

දුර්වල ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සඡ්‍යාපන රටාවත්

අතිතයේදී ආණ්ඩුවේ ආදායම කැපී පෙනෙන අයුරින් මෙන්ම නිරන්තරයෙන්ම අධි ඇස්තමේන්තු කෙරී ඇතේ. ඇස්තමේන්තුගත ආදායම හා සඟැං ආදායම අතර ඉහළ අපගමනයක් පැවතීමේ මෙම ප්‍රවණතාව කාලයන් සමග ඉහළ යමින් පවතින්නකි. 2019 දී මෙතෙක් පැවැති ඉහළම අපගමනය දක්නට ලැබුණු අතර එය රුපියල් බිලියන 485 ක් විය.

ප්‍රදර්ශකය 01: ආදායමේ, වියදමේ හා අයවැය ගේෂයේ ඇස්තමේන්තු පරතරය



රාජ්‍ය ආදායම සාවදාන ලෙස ගණනය කිරීම හේතුවෙන් ආර්ථිකය වෙත බරපතල බලපැමි එල්ල වේ. අයවැය හරහා රජය පාර්ලිමේන්තුවට ඉදිරියේ ප්‍රකාශ කළ වියදම් යෝජනා කරන්නට බැඳී සිටී. අයවැය කියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් තොමැති විම හේතුවෙන් ආණ්ඩුව හට මෙම වියදම් කඩා හැරීමට හෝ වියදම් සඳහා අරමුදල් සම්පාදනය වෙනුවෙන් වැඩි වශයෙන් නය ගැනීමට හෝ සිදු විය හැක. ගත වූ වසර කිහිපය සඳහා වන ආදායම් සහ වියදම්වලට අදාළ සංඛ්‍යාවන්ගෙන් මෙය ප්‍රත්‍යාග්‍යාමීම වේ.

1 වගුව - සැබැඳු ලෙස ලැබුණු සහ ඇස්තමේන්තුගත ආදායම් කාණ්ඩ අතර පරතරය සහ ර.මු.කා.ස. තිරයේ (ශ්‍රී ලං. රු. බලියන)

ආදායම් අයිතමය	2018	2019
ආදායම් බදු	- 60	43
එකතු කළ අයය මත බද්ද :වැට්*	- 88	- 85
නිෂ්පාදන/සුරා බදු	- 51	- 194
ආනයන තීරුඛදු	- 78	- 42
වෙනත් බදු	- 45	- 65
බදු නොවන ආදායම්	24	- 111

මූලාශ්‍රය: 2018 හා 2013 අයවැය පිළිබඳ රජයේ මූදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා, මූදල් අමාන්ත්‍යාංශයේ වාර්ෂික වාර්තා.

ආදායම අධි ඇස්තමේන්තුගත කිරීමට අමතරව, පොලී ගෙවීම අව ඇස්තමේන්තුගත කිරීමද, අයවැය ඇස්තමේන්තු වල ගැටුව සහගත රටාවක් වී තිබේ. ගත වූ වසර පහ තුළ පොලී ගෙවීම ඇස්තමේන්තුව එහි සැබැඳු වටිනාකම සමග සැසදිමේදී පරතරය නොහොත් හිගය 10% කි. 2019 හැරුණුවේ අන් සැම වසරකදීම පොලී ගෙවීම නොක්වාම අව ඇස්තමේන්තුගත කර තිබේ. පොලී ගෙවීම අව ඇස්තමේන්තුගත කිරීම හේතු කොට ගෙන සැබැඳු ගෙවීම රට වඩා ඉහළ වන විට ආණ්ඩුවට එකී හිගය පියවීම උදෙසා වෙනත් වියදම් අවශ්‍යතා සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන යොදා ගැනීමට සිදු වේ.

2 කොටස: තොරතුරු ආශ්‍රිත ප්‍රමිතීන් හා නිසි සැලකිල්ල

තොරතුරු ආශ්‍රිත ප්‍රමිතීන් හා නිසි සැලකිල්ල: ලබා දී ඇති දත්ත අභ්‍යන්තර වශයෙන් එකිනෙකට ගැළපෙන්නේද යන්න සහ/හෝ ඇස්තමේන්තු සැකසීමේදී එය වෘත්තිමය අයුරින් සිදු වූවක්ද යන්න හා එම ක්‍රියාවලියේ තීරවදානතාවය පිළිබඳව පවතින බරපතල ප්‍රය්‍රාර්ථියන් මින් අදහස් කෙරේ.

තව එක් ප්‍රය්‍රාර්ථියක් පිළිබඳව මෙම කොටසින් කෙටියෙන් දැක්වේ: එනම්, තොරතුරු ලබා දීමේදී නිසි ප්‍රමිතීන් හා නිසි සැලකිල්ලක් තොමැලැතිකමයි. ගැටුව දෙවරුගයක් ඇසුරින් මෙය අවධාරණය කෙරේ. (1) විවිධ වර්ගීකරණයන් හා ආකෘතීන් අතර පවතින නිරාකරණය කළ තොහැකි වෙනස්කම්; සහ (2) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත උල්ලාසනය කිරීම.

2.1. විවිධ වර්ගීකරණයන් හා ආකෘතීන් තුළ පවතින සංඛ්‍යාවල නිරාකරණය කළ තොහැකි වෙනස්කම්

අයවැය තොරතුරු ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා වර්ගීකරණයන් හා ආකෘතීන් කිහිපයක්ම ඇත. කෙසේ වෙතත්, විවිධ ආකෘතීන් තුළ ඉදිරිපත් කර ඇති තොරතුරු සැසදීමට ලක් කළ හැකි මගක් මහජනතාව වෙත ලබා දී තොමැත්.

අයවැය කතාව සිදු කරන දිනයේදී (1) අයවැය කතාව, (2) අයවැය ඇස්තමේන්තු, සහ (3) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ. කෙසේ වෙතත්, එකි වාර්තාවල ලබා දී ඇති සංඛ්‍යා සම්බන්ධව ගැටුව කිහිපයක්ම තිබේ: (1) විවිධ වාර්තාවන්හි ඇති සංඛ්‍යාවන් අතර පරස්පරතා ඇත, (2) එකම වාර්තාව තුළ වූවද සඳහන් සංඛ්‍යාවන් අතර පරස්පරතා ඇත. මේ නිසා, ජනතාවට වඩාත් නිවැරදි ඇස්තමේන්තුව හඳුනාගැනීමට හෝ විවිධ වාර්තාවන්හි සඳහන් සංඛ්‍යා සැසදීමට ලක් කිරීමට තොහැකි වන අවස්ථා මතු වීමට එමගින් මගපැදේ.

2.1.1. විවිධ වාර්තාවල සඳහන් සංඛ්‍යා අතර වෙනස්කම්

අයවැය කතාව හා අයවැය ඇස්තමේන්තු තුළ ලබා දී ඇති සංඛ්‍යාවන් මගින් එකිනෙකට වෙනස් ආදායම් හා වියදම් වටිනාකම් වාර්තා වෙයි. මෙයට බලපාන එක් හේතුවක් විය හැක්කේ අයවැය ඇස්තමේන්තු සකස් කිරීමෙන් අනතුරුව නව යෝජනා අයවැය තුළට ඇතුළත් කිරීමයි. අයවැය ඇස්තමේන්තුවලට සමාන ලෙස යෝජනා සවිස්තරාත්මකව වෙන් වෙන් වශයෙන් බෙදා දැක්වීම තුළින් මෙම ගැටුව අවම කරගත හැකි වේ. එම වාර්තාවල ඇස්තමේන්තු විවිධ වර්ගීකරණයන් යටතේ දක්වා තිබේ රීට බලපාන තවත් හේතුවක් විය හැක. වාර්තාකරණ ආකෘතීන්හි ඇති වෙනස්කම් හේතුවෙන් එම ගැටුව නිරමාණය විය හැක. කෙසේ වෙතත්, වාර්තා කිරීම සඳහා යොදා ගන්නා පවතින ආකෘතීන් තුළ වූවද වඩා හොඳ අර්ථකථනයන් ඇතිකර ගැනීමට මග පාදන පරිදි පරස්පරතා පිළිබඳව විස්තර කෙරෙන තොරතුරු ලබා දීමට කැපවීම තුළින් එම ගැටුව සමනය කරගත හැකි වේ.

2021 අයවැය කතාව සහ අයවැය ඇස්තමේන්තු අතර ඇති කැඳී පෙනෙන වෙනස්කම් පහත වගුව මගින් පෙන්නුම් කෙරෙන එම වෙනස්කම් වලට හේතු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ආදා වාර්තාවල සඳහන් කර තොමැත්.

2.1. වගුව: අයවැය කතාවේ සංඛ්‍යා සහ අයවැය ඇස්තමේන්තුවේ සංඛ්‍යා අතර පරස්පරය

ଆදායම් ඇස්තමේන්තු වර්ගීකරණය, 2021 අයවැය, ප්‍රේ ලං. රු. ඩිලියනවලින්

අයවැය කතාව - ඇමුණුම	අයවැය ඇස්තමේන්තු	වෙනස
ଆදායම් යටතේ අඩංගු කරුණු	අයවැය	ଆදායම් යටතේ අඩංගු කරුණු

සමස්ථ ආදායම සහ ප්‍රතිපාදන	2,029	සමස්ථ ආදායම සහ ප්‍රතිපාදන	1,987	(42)
බදු ආදායම	1,724	බදු ආදායම	1,650	(74)
රීට අදාළව බාහිර වෙළඳාම් මත බදු	530	රීට අදාළව ජාත්‍යන්තර වෙළඳාම් මත බදු	497	(33)
රීට අදාළව හාන්චි හා සේවා මත බදු	823	රීට අදාළව දේශීය හාන්චි හා සේවා මත බදු	778	(32)
		රීට අදාළව බලපත්‍ර බදු හා වෙනත්	13	
රීට අදාළව ආදායම් බදු	371	රීට අදාළව ආදායම හා ලාභ මත බදු	362	(9)
බදු නොවන ආදායම	227	බදු නොවන ආදායම	259	32
පලාත් සහා බදු බෙදා ගැනීම සහ විමධ්‍යගත ආදායම	68	පලාත් සහා ආදායම	68	සාමාධානය කළ හැක
ප්‍රතිපාදන	10	විදේශ ප්‍රතිපාදන	10	සාමාධානය කළ හැක

මූලාශ්‍රය: 2021 අයවැය කතාව; 2021 අයවැය ඇස්තමේන්තු

වියදම් ඇස්තමේන්තු වර්ගීකරණය, 2021 අයවැය, අගය ශ්‍රී ලං. රු. ඩිලියනවලින්

අයවැය කතාව - ඇමුණුම	අයවැය ඇස්තමේන්තු		සංස්දහාක්මක හැකියාව	
	වියදම යටතේ අඩංගු කරුණු	අගය		
මුළු වියදම	3,594	මුළු වියදම	3,649	+55
ප්‍රනරාවර්තන වියදම්	2,534	ප්‍රනරාවර්තන වියදම්	2,690	156
රීට අදාළ වැශුප් හා වේතන	905	රීට අදාළ වැශුප් හා වේතන	635	(270)
රීට අදාළව හාන්චි හා සේවා*	188	රීට අදාළව හාන්චි හා සේවා*	244	56
රීට අදාළව පොලිය	860	රීට අදාළව පොලිය	977	+117
රීට අදාළව පැවරුම්	581	රීට අදාළව පැවරුම්	835	+254
ප්‍රාග්ධන වියදම	1,070	ප්‍රාග්ධන වියදම	959	

(111)

*හානේච හා සේවා වියදම යනු පුද්ගලික වේතන, සහනාධාර හා පැවරුම් සහ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරුවර්තන වියදම සියල්ල ලෙස සළකනු ලැබේ.

මූලෝගය: 2021 අයවැය කතාව; 2021 අයවැය ඇස්තමේන්තු

2.1.2 වගුව: වෙනත් වාර්තාවල හාවිතා වන සාර්ව ආර්ථික උපක්ෂණ - විවිධ මූලාශ්‍ර ලේඛනවල සාර්ව ආර්ථික උපක්ෂණ

	2020 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව	2021 දෙ අයවැය ඇස්තමේන්තුව	2021 අයවැය කතාව
මුළුත ද.දේ.නි.වර්ධන අනුපාතය (ස්ථාවර මිල අනුව ගණනය කරන ලද)	5%	5%	5.50%
සමස්ථ අයවැය ගේෂය (ද.දේ.නි. හි % ලෙස)	-8.80%	දත්ත නොමැත	-8.90%
මූලික අයවැය ගේෂය (ද.දේ.නි. හි % ලෙස)	-3.90%	දත්ත නොමැත	-4.00%

සටහන: ඉහත සඳහන් ලේඛන සියල්ලම පාර්ලිමේන්තුවට අයවැය කතාව ඉදිරිපත් කළ දින නිකුත් කරන ලදී (2020 නොවැ. 17)

මූලෝගය: 2021 අයවැය කතාව; 2021 අයවැය ඇස්තමේන්තු; 2020 රාජ්‍ය අයවැය කළමනාකරණ වාර්තාව

නිරදේශයන්

- මුදල් අමාත්‍යාංශය විසින් අයවැය කතාවේ ආදායම් හා වියදම් වර්ගීකරණයක් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දීම.
- අයවැය කතාව සහ අයවැය ඇස්තමේන්තු අතර පවතින සංඛ්‍යාත්මක වෙනස්කම් පිළිබඳ අංගසම්පූරණ සමාධානයක්/පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යාංශය විසින් සැපයිය යුතුය. ඉහත සඳහන් කර ඇති විෂමතා සියල්ලම මෙන්ම පවතින අනෙකුත් සැම විෂමතාවක්ම රේ ඇතුළත් විය යුතුය.

2.1.2. එකම වාර්තාව තුළ පවතින සංඛ්‍යාත්මක වෙනස්කම්

විවිධ වාර්තා අතර නිරාකරණය කළ නොහැකි සංඛ්‍යාත්මක වෙනස්කම් පැවතීම ගැටළකාරී වුවද එකම වාර්තාව තුළ ද නිරාකරණය කළ නොහැකි සංඛ්‍යාත්මක වෙනස්කම් පැවතීම වඩාත් ප්‍රශ්නකාරී තත්ත්වයකි. එමගින් වෘත්තීමයනාවය සහ අයවැය පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ මතු කෙරෙයි.

3.1.1: 2021 අයවැය කතාවේ ස්ථාන දෙකක ඇති සංඛ්‍යාත්මක වෙනස්කම්

අයිතමය	අයවැය කතාව - පි. 44	අයවැය කතාව ඇමුණුම - පි. 46
රාජ්‍ය ආදායම	1,961	2,029
රාජ්‍ය වියදම	3,525	3,594


මූලෝගය: 2021 අයවැය කතාව

2.2. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත උපක්ෂණය කිරීම

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යනු, වගකීම්පහගත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ මූලධර්ම ව්‍යවස්ථාදායකය තුළ ආරක්ෂා කෙරෙන බව සහතික කරනු පිණිස බලාත්මක කර ඇති නොවීමක විධිවානයකි. මහජනතාවට රටේ රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය හා එහි කාර්යසාධනය සක්‍රීයව විමර්ශනය කිරීමට, සියුම් ලෙස පිරික්සා බැලීමට හා සෝදිසි කර බැලීමට ඉඩකඩ සලසන විධිවානය මෙම පනත මගින් ලබා දේ.

2003 දී බලාත්මක කරන ලද මූල්‍ය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මගින් 2006 සිට ඉදිරියට අයවැය හිගය ද.දේ.නි. යෙන් 5% නොරුක්මවන ලෙසට සීමා පනවන ලදී. එහෙත්, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිතත්‍යක් ලෙස අයවැය හිගය දිගින් දිගටම එකී ස්ථාපිත අවම සීමාවට ඉහළින් පැවති අතර 2021 වසර සඳහා යෝජිත අයවැය හිගයද එට ඇතුළත්ය.


02 පුදරුකිතය: ගත වූ වසරවල අයවැය හිගය



මූලගු: ශ්‍රී ලංකා මහ බංකුවේ ව්‍යාපික වාර්තා, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත, 2013 අංක 15 දරන හා 2016 අංක 13 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් අසම්හාවා වගකීම සම්බන්ධයෙන්ද සීමාවන් පිහිටුවනු ලැබේ ස්වේච්ඡාව ඇප සම්බන්ධයෙන් යෙය නොගෙවීමක් සිදු වී ඇති විට දී රජය හිගව ඇති එම සම්පූර්ණ මුදල ගෙවිය යුතු ය. සාමාන්‍යයෙන් ස්වේච්ඡාව ඇප ලබා දෙනුයේ රජය සතු ව්‍යාපාර වෙත ය. ස්වේච්ඡාව ඇප උපරිම වගයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ක කොටසක් විය හැක යනුවෙන් සීමාවක් 2003 දී මූල්‍ය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මගින් පිහිටුවන ලදී. එම පනතෙහි නියම කර ඇති එකී සීමාව ආරම්භක කාලයේදී උපක්ෂණය වීමක් නොවිය. කෙසේ වෙතත්, 2013 සහ 2016 වසරවලදී එම සීමාවන් පිළිවෙළින් 7% හා 10% දක්වා ඉහළ දීමන ලදී. 2020 නොවැම්බර් මාසයේදී මුදල් අමාත්‍යවරයා එම සීමාව ද.දේ.නි. යෙන් 15% දක්වා ඉහළ නෘත්‍ය ලෙස යෝජනා කර තිබේ.


03 පුදර්ණිතය: ද.දේශී.නි. හි ප්‍රතිගතයක් ලෙස රජයේ ඇපේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි නියම කර ඇති සීමාව



මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බංකුවේ වාර්ෂික වාර්තා, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත, 2013 අංක 15 දරන හා 2016 අංක 13 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංගේත්ධිනා) පනත

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මගින් තුන්වැනි සීමාව පිහිටුවා ඇත්තේ රජයේ මූල්‍ය වගකීම මත වේ. එනම්, රටෙහි මූල්‍ය ගෙය වටිනාකම මත වේ. 2003 දී ක්‍රියාත්මක කරන ලද ආරම්භක පනත මගින් දේශීය භාවිතර ගෙය ඇතුළත් සමස්ථ මූල්‍ය වගකීම 2006 වසර අවසානය වන විට පැවැති විනිමය අනුපාතය යටතේ ද.දේශී.නි. ගෙන් සියයට 85 දක්වා සීමා කිරීමට තියුණු කර තිබිණ. මූල්‍ය වගකීම 2013 අවසානය වන විට ඇස්තමේන්තුගත ද.දේශී.නි. ගෙන් සියයට 60 තොටුක්මවිය යුතු බවද එමගින් වැඩිදුරටත් නියම කෙරී තිබිණ. කෙසේ වෙතත්, 2013 වසරේදී එම පනතට සිදු කරන ලද සංගේතනයක් මගින් එකී සීමාව ඉහළ නාවන ලදී. ඒ අනුව ආරම්භයේදී නියම කරන ලද සීයයට 60 සීමාව 2013 වසරේදී සීයයට 80 දක්වා ඉහළ දමන ලද අතර සීයයට 60 සීමාවට එළැඹීමට ලබා දුන් කාලය 2020 දක්වා දිරිස කරන ලදී.

04 පුදර්ණිතය: ගත වූ වසරවල මධ්‍යම ආණ්ඩුවේ ගෙය ද.දේශී.නි. හි ප්‍රතිගතයක් ලෙස



මූලගු: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත, 2013 අංක 15 දරන හා 2016 අංක 13 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත 2020 සඳහා රජයේ තොය ද.දේ.නි. හි ප්‍රතිඵතයක් ලෙස ගත් කළ, ඉහත පනතෙහි නියම කර ඇති 60% සීමාවට වඩා පැහැදිලිවම ඉහළ වූ බව ප්‍රත්‍යක්ෂ වේ. මේ අනුව පනතෙහි නියම කර ඇති සීමාවන්ට අනුකූලතාව දැක්වීමට රජය අසමත් වී ඇති අතර මෙය පනතේ විධිවිධාන උල්ලංසනය කිරීමක් වනු ඇත.

රටෙහි ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය නීතියට අනුකූලතාව දැක්වීමට විධායකය අසමත් වීම රජයේ සමස්ථ විශ්වසනීයත්වය වෙසෙසින් අඩංගු කරයි. මේ අමතරව, එවැනි උල්ලංසනයන් සම්බන්ධයෙන් විධායකය වගකිය යුතු බව තහවුරු කිරීමේ වගකීමක් පාර්ලිමේන්තුව සතු වේ. දිගින් දිගටම නීතිය උල්ලංසනය කිරීම හා මූල්‍ය අංශයේ නාස්තිකාර ගනුදෙනුවලට ඉඩ සැලසීම සඳහා පවතින නීතියට වෙනස්කම් සිදු කිරීම වනාහි විධායකයේ විශ්වසනීයත්වය දුර්වල කිරීමකි. එපමණක්ද නොව, මෙකී උල්ලංසනයන් සහ වෙනස් කිරීම මගින් විශ්වසනීයත්වයක් ලබා දීමට බලාපොරොත්තු වූ ආයතනවල විශ්වසනීයත්වය අඩංගු වීමක්ද සිදු වේ.

3 කොටස: අයවැය ඇස්තමේන්තු විශ්ලේෂණය

රාජ්‍ය ආදායම්, මූල්‍ය හා ආර්ථික උපක්ල්පනයන් හා අයවැය ඇස්තමේන්තුවලට අදාළව මෙම වාර්තාවෙහි ආමත්තුණය කර ඇති, තොරතුරු ආක්‍රිත ප්‍රධාන ගැටුපු කොටස හතරකින් දක්වා තිබේ.

- 1) ලැබේ නොමැති ඇස්තමේන්තු:** මෙහි අදහස අයවැය යෝජනාවලට අදාළ වන තොරතුරු රාජ්‍ය ආදායම් ප්‍රතිඵලවල ඇස්තමේන්තු අයවැය සහ/හෝ සම්බන්ධීත ලේඛනවල නොමැති බව හෝ පවතින තොරතුරු අපැහැදිලි බවයි.
- 2) ප්‍රායෝගික නොවන උපක්ල්පන:** මෙහි අදහස අයවැය ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා යොදාගෙන ඇති සාර්ව-ආර්ථික හා මූල්‍ය උපක්ල්පනයන් තාරකිකව ප්‍රායෝගික නොවන පරිදි ගොඩනගා ඇති බවයි.
- 3) ඇස්තමේන්තු නොගැලීම්:** මෙහි අදහස අයවැය ඇස්තමේන්තු (ආදායම හා වියදම යන දෙවරුගේම) අතිත තොරතුරු හෝ ලබා දී ඇති රාජ්‍ය ආදායම්, මූල්‍ය හා ආර්ථික උපක්ල්පනයන් සමඟ නොගැලීපෙන බවයි.
- 4) සාක්ෂාත් කරගත නොහැකි මධ්‍යම රාජ්‍ය මූල්‍ය රාමුව:** මෙහි අදහස මධ්‍ය කාලීන ඉලක්ක, යථාවදී උපක්ල්පන/ඇස්තමේන්තු සමඟ අනුකුල නොවන බවයි.

3.1. ලැබේ නොමැති ඇස්තමේන්තු

ලැබේ නොමැති ඇස්තමේන්තු: මෙයින් අදහස් කරන්නේ අයවැය යෝජනාවලට අදාළ වන රාජ්‍ය ආදායම් ප්‍රතිඵලවල ඇස්තමේන්තු අයවැය සහ/හෝ සම්බන්ධීත ලේඛනවල නොමැති බව හෝ පවතින තොරතුරු අපැහැදිලි බවයි.

ලැබේ නොමැති ඇස්තමේන්තු පිළිබඳ ගැටුව: මෙහි දී කොටස දෙකකින් දක්වා තිබේ. රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගයෙන් වන බලපෑම අනාවරණය කර නොමැති හෝ අපැහැදිලි අවස්ථා සඳහා උදාහරණ පළමු කොටස මගින් දක්වා ඇතු. තොරතුරු ලැබේ නොමැති සාක්ෂාත්මක හා දනාත්මක රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග දෙවන කොටසින් දක්වා තිබේ.

3.1.1. රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගයෙන් වන බලපෑම අනාවරණය කර නොමැති හෝ අපැහැදිලි අවස්ථා

යෝජනා රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග නිසා ආදායමට හෝ වියදමට වන බලපෑම හෙළිදරවු කර නොමැති හෝ හෙළිදරවු කළ තොරතුරු අපැහැදිලි සමඟක් අවස්ථා මෙම කොටසින් දක්වා ඇතු. මෙම ගැටුවට අදාළ උදාහරණ කිහිපයක් 2.1 වගුවෙහි දක්වා තිබේ.

3.1.1.1. වගුව: බලපෑම හෙළිදරවු කර නොමැති ඉස්මතු කෙරෙන උදාහරණ

අංකය	අයවැය කතාවේ ඇතුළත් ප්‍රතිපත්ති යෝජනාව
1	ප්‍රාග්ධන ලැබීම් බද්ද සරල කර එකී බදු දේපල විකිණුම් මිල හෝ දේපලවල තක්සේරුකරුගේ වටිනාකම යන දෙකෙන් වැඩි වටිනාකම මත ගණනය කිරීමට යෝජනා කරමි.
2	සංවාරක ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් අයකරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කෙරේ.
3	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික සේවා ගාස්තු සහ ජාතිය ගොඩනගැනීමේ බද්ද වැනි බදුවලට අදාළ හිත බදු, වෙවන්නන්ගේ මූල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා ප්‍රාරුණ විසුදුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත් කොට අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කෙරේ.

4	දේශීය ඇගල්ම් කර්මාන්තය, විදේශීකයන් හා සංචාරකයන් අතර ඉංග්‍රීස් ප්‍රවතින ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඇගල්ම් හා සම් භාණ්ඩ නිෂ්පාදනයන් සහිත දේශීය හා ජාත්‍යන්තර ඇගල්ම් නිෂ්පාදන කේන්දුස්ථානයක් ලෙස දියුණු කිරීම උදෙසා එම කර්මාන්තයට අවශ්‍ය ආනයන ලිපිල් කිරීම හා තාව තීරුබදු ප්‍රතිතත්තිය ක්‍රියාත්මක කිරීම
5	පුද්ගල ආදායම් බද්ධ ක්‍රියාත්මක ව්‍යුතෝප්, කුලී, පොලී, ලාභාංග හෝ වෙනත් ආදායම් ප්‍රහවයන්ගෙන් ලබන ආදායම සඳහා, එය මසකට රු. 250,000 ඉක්මවන්නේ නම් පමණි.
6	ඉහත සඳහන් ආනයන හාණ්ඩ හැර අන් සියලුම ආනයන හාණ්ඩ (රට තුළින් සපයාගත තොහැකි අමුදව්‍ය, නවීන තාක්ෂණයෙන් පොහොසත් යන්ත්‍රෝපකරණ හා උපකරණ) සියයට 0.10 හා 15 වශයෙන් කාණ්ඩ තුනක් යටතේ වර්ගිකරණය කිරීම.
7	සාපු හා වතු අපනයනකරුවන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම උදෙසා රට තුළින් සපයාගත තොහැකි අමුදව්‍ය, අමතර කොටස්, සැකසුම් හා ඇපුරුම් ද්‍රව්‍ය, ලේඛල්, ස්ටිකර, කුටලොග් හා බෝවර් ආදිය සඳහා තාවකාලික ආනයන පහසුකම් ලබා දීම තුළින් දේශීය යෙදුවුම් වෙත ඉහළ අයක් එකතු කිරීම හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ හාණ්ඩ ආපනයනය කිරීමට TIEP යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇතුළු.

3.1.2. ලැබී තොමැති ඇස්තමේන්තු සහිත සාණාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග

රාජ්‍ය මූල්‍යය කෙරෙහි සාණාත්මක බලපෑමක් සිදු කරන, එහෙන් එකී බලපෑම්වල බරපතලභාවය පිළිබඳව තොරතුරු ලබා දී තොමැති රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග සඳහා උදාහරණ මෙම කොටසෙහි දක්වා ඇතුළු. ගෙනෙනු ලැබෙන සැම යෝජනාවකම බලපෑම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ඇතිකර ගනු පිණිස එකී යෝජනා රාජ්‍ය ආදායම මත ඇති කරන ඇස්තමේන්තුගත බලපෑමට අදාළව ඇගයීමට ලක් කිරීම අත්‍යවශ්‍ය වේ.

ආදායම අඩු කෙරෙන යෝජනා 11 ක් 2019 අයවැය කතාවෙහි ඇතුළුවත් තිබේ. කෙසේ වෙතත්, 2021 අයවැය කතාවෙහි, රාජ්‍ය මූල්‍යය ක්‍රියාමාර්ග රහිතව ආදායම අඩු කෙරෙන යෝජනා සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබේ. වියදම් සඳහා මුදල් වෙන් කර තොමැති වියදම් යෝජනා 3 සිට 32 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය අයවැය වාර්තාකරණ ප්‍රමිතින්හි පරිභානියක් හගවන්නකි.

3.1.2.1: ආදායම අඩු කෙරෙන යෝජනා

1	සමෘද්ධී බැංකුව විසින් සැම සමෘද්ධීලාභියෙකු සඳහාම සමෘද්ධී ජ්‍විත ඉතුරුකිරීම ගිණුම් විවෘත කොට සමෘද්ධී ජ්‍විත ආධාර එම ගිණුම්වලට තැන්පත් කිරීමට යෝජනා කරමි. සමෘද්ධීලාභින්ගේ ඉතුරුම් පූරුෂීම්ත කිරීම සඳහා ජාතික ඉතුරුකිරීමේ බැංකුවේ හා සේවක අර්ථසාධක අරමුදලේ ඉතුරුම් රජයේ සුරක්ෂිපත්වල ආයෝජනය කිරීම අතිවාර්ය අවස්ථාවක් කෙරෙන තීතිවලට සමානව එකී සමෘද්ධී ඉතුරුම් මුදලදී රජයේ සුරක්ෂිපත්වල ආයෝජනය කිරීම අතිවාර්ය කිරීම උදෙසා තීති හඳුන්වා දෙනු ලැබේ. එකී ආයෝජනයන් වෙතින් ලැබෙන සමස්ථ පොලී අනුපාතය බුදුවලින් නිදහස් කිරීමටද යෝජනා කෙරේ.
2	සුහසන සම්තිත හා ආයතනවල පොලී ආදායම පසුගිය රජය විසින් පැනවූ ආදායම බදුවලින් නිදහස් කිරීම.
3	වෙදා රක්ෂණ, තිවාස හෝ සඳහා පොලී, රජයේ සුරක්ෂිපත් හා ලැයිස්තුගත සමාගම කොටස්වල මසකට රු. 100,000 දක්වා කරනු ලබන ආයෝජනයන් පොදුගලික ආදායම් බදු ගණනයේදී අඩු කළ හැකි වියදම් ලෙස සැලකේ.
4	සුරක්ෂිපත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය යටතේ පවතින ශ්‍රී ලංකා දේපල ආයෝජන හාරය හරහා නිත්‍ය තිවාස වෙළඳපෙළ තුළ සිදුකෙරෙන ආයෝජනයන් දිරිගැනීම් සඳහා එකී ආයෝජනයන් ප්‍රාග්ධන ලාභ බදුවලින් හා ඒවායේ ලාභාංග ආදායම් බදුවලින් නිදහස් කිරීමටද යෝජනා කෙරේ.
5	2021 දෙසැම්බර් 31 ට පෙර කොළඹ කොටස් වෙළඳපෙළපෙළ ලැයිස්තුගත කර ඇති එවැනි සමාගම් සඳහා 2021/2022 වර්ෂ සඳහා සියයට 50 ක බදු සහනයක් ලබා දීමට සහ ඉන් පසුව වසර තුනක කාලයක් සඳහා සියයට 14 ක සමාගම් බදු අනුපාතයක් පවත්වා ගැනීමට යෝජනා කෙරේ.
6	වෙත්තිය අධ්‍යාපන ගෝ යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරනු ලැබෙන ව්‍යාපාර වසර 5 ක කාලයක් සඳහා බදුවලින් නිදහස් කිරීම.

7	බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලැබෙන එවැනි ආරම්භක ප්‍රාග්ධනය වෙනුවෙන් ලබා දෙන අරමුදලවල පොලී පිරිවැය බදු ගණනයේදී අඩු කළ හැකි වියදම් ලෙස සැලකීම. (මෙය වෘත්තීය අධ්‍යාපන භාෂ්‍ය යෝජනා ක්‍රමය හා සම්බන්ධ වේ)
8	එක් ඔබැඩ සංකල්පයක් යටතේ ප්‍රමිතිගත කෙරෙන පොදුගලික අංශයේ ආයතනවල සිපුන් බඳවා ගැනීම යටත් පිරිසේයින් 50,000 දක්වාවත් වැඩි කිරීම සඳහා එකි ආයතන සිපුන් බඳවාගැනීම දෙගුණ කරන්නේ නම් ඒවා වෙත බදු විරාමයක් ලබා දීම.
9	දේශීයව තීපද්‍රව්‍ය හැකි සියලුම කාමිකාංශම්ක තීපද්‍රව්‍යන් ආනයනය සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නොකඩවා පවත්වා ගැනීම.
10	ශිතාගාර පහසුකම් ලබා ගැනීමට අදාළ තීරුබදු සහන ලබා දීම
11	ඉගුරු සහ කහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
12	දේශීය කිරී ගොවීන්ගෙන් දියර කිරී එක්ස්ස කිරීම, කිරී ආභ්‍යිත තීපද්‍රව්‍යන් වැඩිදියුණු කිරීම සහ දියර කිරී ප්‍රවලිත කිරීම සඳහා නවතම තාක්ෂණය වෙනුවෙන් සිදු කරන ප්‍රාග්ධන ආයෝජන වසර 3 ක් තුළ ක්ෂේර කිරීමට ඉඩකඩ සැලකීම.
13	කිරිපිටි ආනයනය වෙනුවට කිරිපිටි අපනයනය සැකසුම් කිරීම උදෙසා මෙකි සමාගම් වෙත සහාය සැලකීමේ අරමුණින් ඇ.ඒ.ඒ.ඡ. බොලර් මිලියන 25 ට වැඩි ප්‍රාග්ධන ආයෝජන සඳහා වසර 5 ක කාලයකට උපායමරික ආයෝජන බදු සහන ලබා දීම.
14	අපනයන වෙළෙඳපාල සඳහා සුදුසු ගම්මිරිස්, කරාඩුනැරී, එනසාල් හා කේපී වැනි දේශීය වැවිලි හෝග වෙත අය එකතු කිරීම වෙනුවෙන් ආයෝජන සිදු කරන ව්‍යවසායකයන් වෙත තීරුබදු සහන සහ, ඉඩම් හා නවීන උපකරණ ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම.
15	සියලුම ප්‍රතිපාදනයෙහි බලශක්ති ව්‍යාපාති සඳහා වසර 7 ක බදු විරාමයක් ලබා දීම.
16	සංවාරක ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් අයකරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට යෝජනා කරමි.
17	නව තීපද්‍රව්‍යන් අංශ සඳහා අවශ්‍ය වාහන අමතර කොටස්වලට අදාළ ආනයන බදු අඩු කිරීමටද යෝජනා කරමි
18	දේශීයව තීපද්‍රව්‍ය කළ නොහැකි සීමෙන්ති, ප්‍ර්‍රිමික්ස්, වානේ කම්බි, බේවුමන් වැනි ඇතැම් අමුදුව්‍ය විභාල පරිමාණයේ තීවාස යෝජනා ක්‍රම හා අධ්‍යාපන වැඩිදියුණු මාරුග ඉදිකිරීම උදෙසා යොදා ගැනීම සඳහා තීරුබදු රහිතව තොග වශයෙන් ආනයනය කෙරෙනු ඇතේ.
19	නවීන තාක්ෂණය සහිත යන්ත්‍රේපකරණ ආනයනය කිරීමේදී ආනයන බදුවලින් නිදහස් කිරීමට යෝජනා කරමි.
20	ඉදිකිරීම් ක්ෂේෂුයේ අපතේ යන අමුදුව්‍ය ප්‍රතිව්‍යුතුකරණය කරමින් නැවත යොදා ගැනීම දිරීමත් කිරීම සඳහා තොරාගත් ප්‍රතිව්‍යුතුකරණ වැඩිහිටි ආයෝජන සඳහා වසර දහයක බදු විරාමයක් ලබා දීමට යෝජනා කෙරේ.
21	අපනයන වැඩි කිරීම මෙන්ම දේශීය කර්මාන්ත අයය එකතු කළ හාන්ඩ තීපද්‍රව්‍යන් වෙත යොමු වීම දිරීමත් කිරීම සඳහා රට තුළ සපයාගත නොහැකි අමුදුව්‍ය, නවීන තාක්ෂණික යන්ත්‍රුස්ථා හා උපකරණ සඳහා අය කෙරෙන ආනයන බදු ඉවත් කිරීම
22	යමිකිසි හාන්ඩයක් ආනයනයේදී වැට් බද්දෙන් නිදහස් කර තිබේ නම් එම හාන්ඩයේ දේශීය තීපද්‍රව්‍යන්ද වැට් බද්දෙන් නිදහස් කළ යුතු බව යෝජනා කරමි.
23	බතික් හා ඒ ආභ්‍යිත විලාසිනා ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා ජාතික සංකේත නාම යටතේ බතික් තීපද්‍රව්‍යන් ආනයනය කිරීම තහනම් කිරීම.
24	බහුජාතික සමාගම 2021 හා 2023 වසරවලදී සිය අපනයනයන් පිළිවෙළින් සියයට 30 හා සියයට 50 කින් ඉහළ නැංවා යුතුය යන කොන්දේසිය මත එකි සමාගම්වල ලාභාංග සඳහා අදාළ වන බදු 2021 දී සියයට 25 කින් ද 2023 දී සියයට 50 කින් ද අඩු කිරීමට යෝජනා කෙරේ.
25	ආනයන වියදම්වලට සමාන විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය බැංකුවල පවත්වාගෙන යාම සඳහා එම තැන්පත්වල පොලී ආදායම බදුවලින් නිදහස් කෙරෙනු ඇතේ.
26	බතිජ වැට්, පොස්ගෙරී, පොහොර හා මිනිරන් ආදි සැගවුණු කර්මාන්ත ඉහළ වට්නාකමකින් යුතු අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම සඳහා නැනේ තාක්ෂණ ආයතනයට සම්බන්ධ වන දේශීය ව්‍යවසායකයන්ගේ වියදම් පර්යේෂණ හා සංවර්ධන වියදම් ලෙස බදුවලින් අඩු කිරීමට යෝජනා කරමි.
27	වරාය තරග ආර්ථික ක්‍රාපය රටෙහි ආයෝජන ප්‍රවර්ධනයේ ප්‍රධාන ක්ෂේප්‍රාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් අවශ්‍ය බදු හා විශේෂිත වූ හාන්ඩ වෙළඳාම, බැංකු හා විනිමය ගනුදෙනු සඳහා සහන ලබා දීමටද අපේක්ෂා කෙරේ.

28	සමඳුදී කාන්තා වෙළඳසැල් පිහිටුවේමට විවිධ අපුරින් දායක වන දේශීය ව්‍යවසායකයන්ගේ වියදම් පොද්ගලික ආදායම් බඳු ගණනයේදී අඩු කළ හැකි වියදම් ලෙස සැලකෙනු ඇත.
29	දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදන සඳහා වසර 7 ක බඳු විරාමයක් ලබා දීමටද යෝජනා කෙරේ.
30	විදේශීය සමාගම්වල ලාභාංශ සිය ව්‍යාපාර පුළුල් කිරීම, මුදල් හෝ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම සඳහා හෝ ශ්‍රී ලංකා ස්වේච්ඡරිතව බැඳුම්කරවල ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශවලට අදාළ බද්ද සඳහා වසර 3 ක බඳු විරාමයක් ලබා දීමට යෝජනා කෙරේ.
31	ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ඇමරිකානු බොලර් මිලියන 100 ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වේච්ඡරිත මිලදී ගන්නා විට, එම ආයෝජන සඳහා අවධානම් බර තැබූ ප්‍රතිපාදන වෙන්කිරීමට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වසර 3 ක කාලයක් සඳහා අන්තිහිටුවේමට සහ එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලී ආදායම්, බදුවලින් නිදහස් කිරීමටද යෝජනා කෙරේ.
32	අපනයන කරමාන්ත, පැහැ සම්පත් හා කිරී ආස්‍රිත නිෂ්පාදන, රේඛිපිළි, සංවාරක, කාමි නිපැශුම්, සැකසුම් කරමාන්ත හා තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර තුළින් අර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වන පරිදී සිදු කරන ඇ.එ.ඩ.ජ. බොලර් මිලියන 10 ට වැඩි ආයෝජන සඳහා උපායමාර්ගික ආයෝජන නීති යටතේ වසර 10 ක උපරිමයකට යටත්ව බඳු සහන සැලසෙනු ඇත.
33	කොළඹ හා හම්බන්තොට වරායයන් ජාත්‍යන්තර වෙළඳාමේ හාන්චි තොග පුවමාරු මධ්‍යස්ථාන ලෙස ප්‍රවර්ධනය කිරීම සහ බද්ධිත ගුදම් හා අක්වෙරල ව්‍යාපාර ආස්‍රිත ගුදම් පහසුකම් වෙනුවෙන් ආයෝජනයන් දිරිමත් කිරීම සඳහා එකී ආයෝජනයන් සියලු බදුවලින් නිදහස් කිරීමට යෝජනා කරමි.
34	2021 ජනවාරි 1 සිට වසර පහක බඳු සහන කාලයක් දේශීය කරමාන්තකරුවන්ට ලබා දීමට යෝජනා කෙරේ.
35	එසේම, වාණිජමය බැංකු ක්ෂේත්‍රය ගක්තිමතක් කිරීම සඳහා එම බැංකු විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය සමාගම් එම බැංකු හා ඒකාබෑද කිරීමටද යෝජනා කෙරේ. මෙම බැංකු හා මූල්‍ය සමාගම් ගාක්තිමතක් කිරීම දිරිගැනීමේක් වශයෙන්, අන්පත් කරගැනීමේදී කරනු ලබන ආයෝජන වියදම් බදුවලින් අඩුකර ගැනීමේ වියදම් ලෙස සැලකීමටද යෝජනා කෙරේ.
36	කොසු, ඉදල්, පාපිසි ඇතුළු ගාහ අවශ්‍යතා මෙන්ම පොලී ආස්‍රිත කරමාන්ත, කාමිකාර්මික හා පාරිභෝගික අවශ්‍යතා ඇතුළු රඛර් නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, කාර්යාල ගෘහනාන්චි ආයිය ප්‍රධාන කරමාන්ත ලෙස ආයෝජන දිරිගැනීමේ ලබා දීමටද යෝජනා කෙරේ.

3.1.2.2 වගුව: වියදම් යෝජනා

1	දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා නවීන ආයෝජන ක්‍රාපයක් උපායමාර්ගික ආයෝජන පනත යටතේ ආරම්භ කිරීමටද යෝජනා කෙරේ.
2	හෙද හා සාත්ත්‍ර සේවා වෘත්තීය අධ්‍යාපනය ප්‍රාග්ධන කිරීම සඳහා හෙද විදුහළ, උපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කෙරේ.
3	වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තරුණ තරුණීයන්ට සිය තිපුණුණා අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව සිය තිපුණුණා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර අරමුදලක් වශයෙන් රු. 500,000 ක යය මූලක් සියයට 4 ක වාර්ෂික පොලියක් යටතේ ලබා දීමට යෝජනා කෙරේ. එම මූදල නිසි ලෙස අනුමත ව්‍යාපාරය සඳහා යොදවන බව සහතික කිරීම, පසුවිරම් කිරීම හා ව්‍යාප්ත්‍ය සේවා සැපයීම සඳහා සියයට 0.25 ක දායකත්ව ගාස්තුවක් වාර්ෂිකව අයකිරීමට යෝජනා කරනවා.
4	සංචාරක, සෞඛ්‍ය, ඉදිකිරීම්, කාමි හා සත්ත්ව ගොවිපල පාලන වැනි ක්ෂේත්‍රවල පුවිශේෂී වෘත්තීය කුසලතා සිතිත තරුණ තරුණීයන් විදේශ රැකියා තිපුක්ති කාර්යාලය මගින් විදේශ රැකියා සඳහා යොමු කිරීමටද යෝජනා කෙරේ.
5	ත්‍රිඩා පාසල් මෙන්ම සංස්කෘතික අධ්‍යාපනය හා බද්ධ වූ තරුණ ප්‍රජා මධ්‍යස්ථාන හරහා තරුණීයන්ගේ ආකර්ෂණය ත්‍රිඩා හා විෂය පාහිර ත්‍රියාකාරකම්වලට යොමු කිරීම සඳහා කාන්ම ධාවන පථ සහිත ත්‍රිඩා පාසල් 10 ක් දියුණු කෙරේ.
6	විදේශ රැකියාවල තීරත වන්නාන් ශ්‍රී ලංකාවේ බැංකු වෙත එවත්තු ලැබෙන විදේශ විනිමය මූදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඇ.එ.ඩ.ජ. බොලර් රැකියාවකට රු. 2 බැඩින් ගෙවීමට යෝජනා කෙරේ.
7	ඉගුරු සහ කහ අතිරේක හෝග වශයෙන් පොලී හා රඛර් වතුවල වග කිරීම දිරිමත් කිරීමට වග ආධාර කුමයක්ද යෝජනා කෙරේ.
8	සත්ත්ව අනිජනන කටයුතු හා ව්‍යාප්ත්‍ය සේවා පුළුල් කිරීම මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කිරී ගොවිපල සංචාරය කිරීමට රජයේ දායකත්වය වැඩි කිරීමටද යෝජනා කෙරේ.

9	කුඩා හා මධ්‍ය පරිමාණ කිරී ගොවිපලවලට අවශ්‍ය කිරී ගෙයින් මිලදී ගැනීම, පරීසර හිතකාම් ගෙව මත්‍ය සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීම සඳහා සියයට 7.5 ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රියාත්මක කිරීමටද යෝජනා කෙරේ.
10	ධේර වරාය පහසුකම් හා නවීන දේර යාත්‍රා වැඩිඩියෝනු කිරීම සහ ගැහුරු මුහුදේ මත්ස්‍ය නීෂ්පාදනය වැඩි කිරීම සඳහා දැනට සලසා ඇති ප්‍රතිපාදන 2021 - 2023 මැදිකාලීන ආර්ථික ප්‍රනර්ජිත්වන හා දිලිඳුකම පිවුදැකීමේ ක්‍රියාත්මක වැඩිසැහන තුළ තවදුරටත වැඩි කිරීමට යෝජනා කෙරේ.
11	වතු කම්කරුවන්ගේ දෙනික වැටුප 2021 ජනවාරි මාසයේ සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කෙරේ.
12	කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පදනම් ප්‍රාග්ධන කිරීමටද යෝජනා කෙරේ.
13	කැලණිවැලි දුම්රිය මාර්ගය අවස්සාවේල්ල දක්වා ප්‍රාග්ධන කිරීමට යෝජනා කෙරේ.
14	රජයේ දායක මුදලවලට පරිපූරුණ වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු එය යෝජනා ක්‍රියා යටතේ අත්‍ය ආදායම්ලාභී නිව්‍යකට කිලෝවාට් 5 බැගින් නිව්‍ය ලක්ෂයකට සූර්ය ජනන පදනම් ලබා දීම තුළින් ජාතික බලශක්ති ජාලය වෙත මෙගාවාට් 500 ක ධරිතාවක් එක් කිරීමටද යෝජනා කෙරේ. මේ සඳහා සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ එය ලබා දීමටද යෝජනා කෙරේ.
15	ආගමික ආයතන, රාජ්‍ය ආයතන, රෝහල්, පාසල් හා ආරක්ෂක සේවා මධ්‍යස්ථානවල සියලු මත සූර්ය විදුලි ජනන පැනාල ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීමටද යෝජනා කෙරේ.
16	"මමට බලාගාරයක්-ගමට ව්‍යවසායකයෙක්" යන තේමාව යටතේ ව්‍යාන්ස්ටෝමර 10,000 ක් වෙත සම්බන්ධ කර ඇති සූර්ය බලශක්ති ජනන බලාගාර ස්ථාපනය කිරීමට ග්‍රාමීය මට්ටම්න් තෝරාගත් පොදුගැලික ව්‍යවසායකයන්ට සහාය වීමටද යෝජනා කෙරේ.
17	බිංදු ජල සම්පාදනය ඇතුළු නව තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන නීෂ්පාදන ගක්ෂනා වැඩි කිරීම උදෙසා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප ස්ථාපනය කිරීම සඳහා වගා ලිං සහිත සූල් හා මධ්‍ය පරිමාණයේ වාණිජ කාමි ව්‍යවසායකයන් 10,000 ක් වෙත රු. 150,000 ක ප්‍රාග්ධන එය ආධාර ලබා දීමටද යෝජනා කෙරේ.
18	උස්සාන වාරිමාර්ග හා RO Plant යොදා ගන්නා පානිය ජල සම්පාදන ව්‍යාපෘති සඳහා සූර්ය බලශක්තිය ලබා දීමෙන් විදුලි වියදම අත් කිරීමටද යෝජනා කෙරේ.
19	ආයෝජන මණ්ඩලයේ දිරිගැනීම් ඔස්සේ මෙගාවාට් 100 ට වැඩි අක්වෙරල සූල් හා පාවන සූර්ය බලාගාර සඳහා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක සියලුම ප්‍රනර්ජනනීය බලශක්ති ධරිතාව මෙගාවාට් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කෙරේ.
20	බෝට්ටු හා නැව් නීෂ්පාදන ක්‍රටයුතු දිරිගැනීම් සඳහා වෙනම නැව් තවාංගන පහසුකම් සහ දීර්ස කාලීන එය පහසුකම් ලබා දීමට යෝජනා කෙරේ.
21	භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙනුවට යටත් විරිසේයින් එම මුදල් මෙන් දෙගුණයකට වැඩි ප්‍රතිපාදන රජයේ ව්‍යාපාර සඳහා වෙන් කිරීම තුළින් එම ආයතන හරහා විවිධ සංවර්ධන වැඩිසැහනන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.
22	දුම්රිය මැලැලි නීෂ්පාදනය දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා කෙරේ.
23	අංග සම්පූර්ණ නිව්‍ය සංකීරණවල නිව්‍ය ලබාගැනීම සඳහා වසර 25 ක ආපසු ගෙවීමේ කාලයක් තුළ සියයට 6.25 ක වාර්ෂික පොලියක් සහිත එය යෝජනා ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.
24	උපරිමාධිකරණ සංකීරණය ප්‍රාග්ධන කිරීම නිසා ගෙෂ්ඩාධිකරණයට හා අනියාවනාධිකරණයට අවශ්‍ය ගොඩැනුගැනීම් පහසුකම් ලබා දීම මෙම වර්ෂය තුළිම ආරම්භ කිරීමට යෝජනා කෙරේ.
25	පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබේද කිරීමටද යෝජනා කෙරේ.
26	රාජ්‍ය සේවකයින්ගේ විදුලි බේල්පත් වියදම් අත් කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබා දීමට විශේෂ එය යෝජනා ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.
27	සමාද්ධී ප්‍රවුල්වලින් තෝරාගත් කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කර ගනීම් වෙළෙඳපාල ජාලය ප්‍රමාණවත් ලෙස ව්‍යාප්ත කොට ඇති සැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම වෙළෙඳපැලක් පිහිටුවීමට යෝජනා කෙරේ.
28	සම්පූර්ණ වෙළෙඳ ජාලය ගක්තිමත් කිරීම සඳහා සම්පූර්ණ සංවර්ධන අරමුදල් දායකත්වය ලබා දීමටද යෝජනා කෙරේ.

29	සතොස හා ආභාර කොමසාරිස්ටරයා සඳහ ගබඩා උපයෝගී කර ගනිමින් තොග වෙළෙඳාම හා බද්ධ වී ලංකා සතොස සුපිරි වෙළඳසැල් ජාලය නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වෙත ප්‍රාථ්‍මික කිරීමටද යෝජනා කෙරේ.
30	වන ආවරණය අක්කර 15,000 කින් වැඩි කිරීමේ කඩිනම් වැඩසටහනට සම්ගාමීව මග දෙපස, පාසල්, රජයේ හා පොදුගලික කාර්යාල භූම් හා තෝරාගත් නාගරික ඉඩම්වල විවිධ පරිමාණයෙන් වන සනත්වය වැඩි කිරීම තුළින් වන ආවරණය වැඩි කිරීමට යෝජනා කෙරේ.
31	නීතිවිරෝධී කැඳු හෙළිකිරීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරික්ෂණ තර කිරීමට යෝජනා කෙරේ.
32	වනසත්ත්වෙන් අනාරක්ෂිත ගීමානවල අස්වනු සුරක්ෂිත ලෙස ගබඩා කර තබාගැනීම සඳහා ග්‍රාමීය ගොවී හා ප්‍රජා සම්මි වෙත බහාලුම් කන්වෙන්නර ලබා දීමට යෝජනා කෙරේ.

3.1.3. ලැබේ තොමැති ඇස්තමේන්තු සහිත දනාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග

රාජ්‍ය මූල්‍යය කෙරෙහි දනාත්මක බලපෑමක් සිදු කරන, එහෙත් එකී බලපෑම කෙතරමිද යන්න පිළිබඳ ඇස්තමේන්තු ලබා දී තොමැති රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග සඳහා උදාහරණ මෙම කොටසහි දක්වා ඇත. ඉන් යෝජනා දෙකක් වන්නේ බදු ව්‍යුහය හා අනුපාත සඳහා කර ඇති වෙනස්කම් ය. අනෙක් යෝජනා තුන බදු පරිපාලනය වැඩිදියුණු කිරීම පිළිබඳව ය.

3.1.3 වගුව: ආදායම් උත්පාදන යෝජනා

1	දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන්, සිගරටී, විදුලිසංදේශ, ඔවුනු හා සූදු ක්‍රිඩා සහ මෝටර රථ වැනි මූල්‍ය බදු ආදායමෙන් සියයට 50 කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන හාන්ඩ් හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ කළමනාකරණය කෙරෙන විශේෂ හාන්ඩ් හා සේවා බද්දක් ලෙස එක් බදු කුමයක් හඳුන්වා දීමට යෝජනා කෙරේ.
2	ආනයන හා අපනයන සඳහා දේශීය නීෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය ලබා දීම උදෙසා සෙස් බදු ක්‍රියාත්මක කිරීම
3	බදු වෙවන්නන්ගේ ස්වයං-අනුකූලතාවය වර්ධනය කිරීම සහ සරල කරන ලද බදු කුමයක් යටතේ බදු ආදායම ඉහළ ගොස් ඇති බව සහතික කිරීම සඳහා ලු බදු විගණනයන් ගක්තිමත් කිරීම උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දීමට යෝජනා කෙරේ.
4	2021 අප්‍රේල් මාසයේ සිය ක්‍රියාත්මක වන පරිදි සියලු සමාගම් ව්‍යාපාර බදු e-filling කුමයට යටත් කිරීම අන්වාර්ය කිරීමද, බදු හා සැම ගනුදෙනුවකටම අභාළව බදු වෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) යොදාගැනීමට හැකි වන පරිදි බදු නීතිය සංශෝධනය කෙරෙනු ඇත.
5	2013/2014 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMI) සංශීලන කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. එකී බදු වෙවන්නන් ඉලක්ක කරගෙන බදු කළමනාකරණය සඳහා පිහිටුවා ඇති විවිධ අංශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාපු වගකීම යටතේ පරිපාලනය කිරීම සඳහා එක් අංශයක් යටතට (Large Tax Payer Unit) පත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

3.2. ප්‍රායෝගික නොවන උපකල්පන

3.2 වගුව: සාර්ථක හා මූල්‍ය උපකල්පන

සාර්ථක ආර්ථික පුරෝක්කරණයන්	2020				2021			
	ශ්‍රී ලං.ම.බැ.	මු.අ.	ජා.මු. අ.	ලං්බැ.	ශ්‍රී ලං.ම.බැ.	මු.අ.	ජා.මු.අ.	ලං්බැ.
මුර්ත ද.දේ. නි.වර්ධන අනුපාතය (%)	-1.7	1.5	-4.6	-6.7	5.0	5.5 ¹	5.3	3.3
ලද්ධමන අනුපාතය (%)	4.7	5.0 ²	දත්ත නොමැත	4.9	5.0	5.0	දත්ත නොමැත	4.9

මූලාගු: ලෝක බැංකුව, South Asia Overview; ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, World Economic Outlook, මුදල අමාත්‍යාංශය, 2020-2021 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව, මුදල අමාත්‍යාංශය, 2020-2021 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව හා අයවැය කනාව්; ශ්‍රී ලංකා මහ බැංකුව, මැතකාලීන ආර්ථික දර්ශක 2020.

3.2.1. මුර්ත ද.දේ.නි. වර්ධනය

2020 වසර සඳහා 1.5% ක මුර්ත ද.දේ. නි.වර්ධනයක් අයවැය මගින් උපකල්පනය කෙරේ. කෝවිචි-9 වසංගතය නිසා නිර්මාණය වී ඇති සාණාත්මක ආර්ථික පෙරදැක්ම හමුවේ මෙය යථාර්ථවාදී නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ඔක්තෝබර් 31 දින පළ කරන ලද “මැත කාලීන ආර්ථික ප්‍රවණතා” යන වාර්තාවෙහිදී 2020 දී දළ දේශීය නිෂ්පාදිතය -1.7% ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2020 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ කෝවිචි-19 වසංගත යල්ලට පෙරාතුව පවතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන විසින් මේත් වඩා වැඩි සංකෝචන (ජා.මු.අ. විසින් -4.7% ක් ද, ලෝක බැංකුව විසින් -6.7% ක් ද වශයෙන්) පුරෝක්කරණය කර ඇත.

2020 දී පැවති පහළ මට්ටමේ සිට රටෙහි ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂිත හෙයින් 2021 සඳහා වූ වර්ධන අනුපාතය අනෙකුත් පුරෝක්කරණන් සමග වඩා හොඳින් ගැලපෙයි.

3.2.2. උද්ධමනය

අයවැය කතාව මගින් 2021 වසරේදී අපේක්ෂිත උද්ධමන අනුපාතය පිළිබඳ නිශ්චිත අයයක් ලබා නොදෙන අතර ඒ වෙනුවට සාර්ථක ආර්ථික ගමන් මග පිළිබඳ කොටසේදී උද්ධමනය සඳහා ඉලක්කය ”5% ක් පමණ” බවට සඳහනක් තිබේ. මැතකාලීන දත්ත මත පදනම්ව බැහු කළ මාස 12 වල මධ්‍යක උද්ධමනය 2020 ඔක්තෝබර් මාසය වන විට 4.6% ක් ලෙස පැවති බැවින් එකී උද්ධමන මට්ටම සහේතුක ඇස්තමේන්තුවක් ලෙස සැලකිය හැක.

¹ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි සහ අයවැය කනාවෙහි මෙම සංඛ්‍යාවේ විෂමතාවක් පවතී. අයවැය කතාවෙහි 5.5% සඳහන් වී ඇති අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි 5.0% ලෙස සඳහන්ව ඇත.

² පාරිභෝගික මිල උද්ධමනය 2020 හා 2021 යන දෙවසරෙහිදීම මැද තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි දක්වා තිබේ.

3.3. ඇස්තමේන්තු නොගැලපීම

ඇස්තමේන්තු නොගැලපීම යනු අයවැය ඇස්තමේන්තු අතිත දත්ත හෝ ඉදිරිපත් කර ඇති රාජ්‍ය ආදායම්, මූල්‍ය හා ආර්ථික උපකළුපන සමග ගැලපීමට අසමත් වන අවස්ථා වේ.

උපයා ගැනීමට ඉඩ ඇති ආදායම අතිශයෝග්ක්තියෙන් ප්‍රකාශ කර ඇතැයි පෙනී යන ආදායම් ඇස්තමේන්තු සහිත බදු කම්ප්‍රියන් කිහිපයකට උදාහරණ මෙම කොටසහි දැක්වේ. ආදායම් ඇස්තමේන්තු අතිශයෝග්ක්තියට තැබීම නිසා පාර්ලිමේන්තුව ඉහළ වියදම් මට්ටම් අනුමත කිරීම සඳහා යොමු වීමටද හේතු විය හැකි අතර ඉන් පසුව අපේක්ෂිත ආදායම් නොලැබේම, ඉහළ අයවැය හිගයක් ඇති වීම, වැඩි ගිය ප්‍රමාණයක් ලබා ගැනීම සහ අවසාන වශයෙන් රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටළුවක් කරාද මග විවර වනු ඇත. අයවැය තොරතුරු ලබා දීමේදී අධි තක්සේරු ඉදිරිපත් කිරීම ආයතනික පද්ධතිය කුලට මූල් බැස ගත් ලක්ෂණයක් ලෙස පවතින බවක් පෙනී යන හෙයින් මේ සඳහා විශේෂයෙන් සුපරීක්ෂාකාරී විම අවශ්‍ය වේ. ගෙවුණු වසරවලදී රට අධික ගියගැනීහාවයට පත් කළ යෝජනා සඳහා පාර්ලිමේන්තුව එකතුවය පළ කිරීමට මෙය හේතුවක් විය. එමෙන්ම, එසේ ඉහළ යන ගිය ගෙවීමේ හැකියාව පිළිබඳ ජාත්‍යන්තර අවදානම් මට්ටම දක්වන ගෙණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහත වැට්මටද මෙම ගැටළුව මූල් වී ඇත.

3.3.1. ආදායම ඇස්තමේන්තු

3.3.1 වගුව: අයවැය කතාවල ඉදිරිපත් කර ඇති ආදායම ඇස්තමේන්තු (රුපියල් බිලියන)

අයිතමය	2019	2020	2021	පෙර වසර සමග සංසන්දනාත්මක වර්ධනය	
	සැබැං අගය	ඇස්තමේන්තුගත අගය	අයවැය	2019-2020	2020-2021
මුළු ආදායම හා ප්‍රතිපාදාන	1,991	1,588	2,029	-20%	28%
මුළු ආදායම	1,983	1,580	2,019	-20%	28%
බදු ආදායම	1,735	1,358	1,724	-22%	27%
ආදායම බදු	428	324	371	-24%	15%
භාණ්ඩ හා සේවා මත බදු	976	631	823	-35%	30%
බාහිර වෙළෙඳාම මත බදු	332	403	530	21%	32%
බදු නොවන ආදායම	156	162	227	4%	40%
පළාත් සහා බදු බෙදා ගැනීම සහ පවතන ලද ආදායම	92	60	68	-35%	13%

මූල්‍ය: 2020 අයවැය කතාව, 2021 අයවැය කතාව

2020 වසරට අදාළ සැබැං අගයයන් 2021 අයවැය ඇස්තමේන්තු සමග සංසන්දනය කිරීමෙන් සියලුම ආදායම් ඇස්තමේන්තු ඇගයීමට ලක් කෙරේ. ප්‍රතිපත්තිමය හෝ පරිපාලනමය ප්‍රතිසංස්කරණයන් සම්බන්ධ කිසිදු වෙනසක් සිදු නොවුණහොත් සැම වසරකම නාමික ද.දේ.නි. වර්ධනය මත පදනම්ව බදු ආදායම ඉහළ යනු ඇතැයි සාමාන්‍යයෙන් උපකළුපනය කෙරේ. 2021 වසර සඳහා නාමික ද.දේ.නි. වර්ධන අනුපාතය 10.5] ක් ලෙස ද; උද්ධමනය 5] ක් ලෙස ද මුර්ත ද.දේ. නි.වර්ධන අනුපාතය 5.5] ක් ලෙස ද ගෙන ඇත. මේ නිසා නාමික ද.දේ.නි. වර්ධන අනුපාතයට ඉහළින් පිහිටන කවර හෝ බදු ආදායම් ඉහළ යාමක් බදු එක්රස් කිරීම වඩා කාර්යක්ෂම කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලැබෙන ප්‍රතිපත්තිමය වෙනසක් (බදු අනුපාත වෙනස් කිරීම, පදනම වෙනස් කිරීම අංදිය ඇතුළත්ව), හෝ පරිපාලනමය ප්‍රතිසංස්කරණයක් නිසා සිදු විය යුත්තකි.

3.1.1.1: ආදායම් බඳු

3.3.1.1 වගුව: ආදායම් බඳු පිළිබඳ ආදායම් ඇස්තමේන්තු

බඳ වර්ගය	ආදායම් ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			
	2019 සැබැං අයය	2020 ඇස්තමේන්තුගත අයය	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායමේ ලක්ෂණමය වර්ධනය %	නාමික වර්ධනයේ බලපෑම	ප්‍රතිපත්ති වෙනස්කිරීම සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
ආදායම් බඳු	427,700	324,000	371,000	47,000	14.5%	34,020	12,980
						10.5%	4.0%
රට අදාළ සමාගම් බඳු	260,486	271,000	319,000	48,000	17.7%	28,455	19,545
						10.5%	7.2%
රට අදාළ සමාගම් නොවන බඳු	60,959	23,000	35,000	12,000	52.2%	2,415	9,585
						10.5%	41.7%
රට අදාළ රඳවා ගැනීමේ බඳු	50,351	13,000	16,000	3,000	23.1%	1,365	1,635
						10.5%	12.6%

මූලෝ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

බඳ ආදායමෙන් 22.5% ක් ලැබෙන්නේ ආදායම් බඳු මගිනි. එය පවතින ප්‍රතිපත්තිය යටතේ 2020 දී එක්ස්ස් කරන ලද ඇස්තමේන්තුගත රුපියල් බිලියන 324ක අගයේ සිට 2021 දී රුපියල් බිලියන 371 අයක් දක්වා 14.51% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2021 අවැශයෙහි ඇතුළත් ක්‍රියාමාර්ග

- 2021 අයවැය ඔස්සේ රුපය විසින් බඳු කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් පරිපාලනමය ප්‍රතිසංස්කරණයන් කිහිපයක්ම හඳුන්වා දී තිබේ. ඩිජ්ටල්කරණය, විනිවිද්‍යාවය ඉහළ නැංවීම, අභියාචන සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකිරීම, තනි සේවා කුවුල නිරමාණය කිරීම සහ ස්වයං-අනුකූලතාව හා පාලනයන් වැඩිදියුණු කිරීම ආදිය රෝ ඇතුළත් වේ.
- ප්‍රනාජනනත්තිය බලගක්තිය, බේව්වූ හා නැව් නිෂ්පාදනය, බන්ධිත ගුදම් ප්‍රතිව්‍යුත්කරණ වැඩිවිම්, වෘත්තීය පුහුණුව, සමඳ්දී ඉතුරුම්වල ආයෝජන, ශ්‍රී ලංකා දේපල ආයෝජන හාරය සහ සූභ්‍යාධන සම්තිවල පොලී ආදායම ආදි අංශ ගණනාවක් සඳහා බඳු නිදහස් කිරීම හා බඳු විරාමයන් කිහිපයක්ම ලබා දෙන ලදී.
- 2021 වසර සඳහා රඳවා ගැනීමේ බද්ද හා සමාගම් නොවන බඳු සඳහා වෙනස්කම් කිසිවක් සිදු කර නොමැත. ඒ ආශ්‍රිත අවසන් සංගේතය සිදු කරන ලද්දේ 2020 ජනවාරි මාසයේදී ය.

සමාගම් බදු පිළිබඳ විශ්ලේෂණය

- සමාගම් බදුවල නාමික වර්ධනය මගින් රුපියල් මිලියන 28,455 ක (10.5%) දායකත්වය ලැබෙන අතර වඩා යහපත් පරිපාලනය හා ප්‍රතිපත්තිමය සංශෝධන නිසා එම බදු ආදායම රුපියල් මිලියන 19,545 කින් (7.2%) ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග වෙතින් අපේක්ෂිත බලපැශීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. කෙසේ වෙතත්, ඉහත සඳහන් පරිපාලන ප්‍රතිසංස්කරණයන් වසර ආරම්භයේදී ස්ථාලදායී ලෙස ක්‍රියාත්මක කළහොත් සමාගම් බදුවල 7.2% ක ඉහළ යාමක් සාක්ෂාත් කර ගැනීම කළ නොහැකිකක් නොවේ.

අතිත අත්දැකීම් (2015-2019)

	සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති සාමාන්‍ය අතිරික්තය	2019 තාවකාලික ඇස්තමේන්තුවලට සාපේක්ෂව 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල ඇති අවතක්සේරුකරණය
සමාගම් බදු	27%	6%	42%

අතිතයේදී සමාගම් බදු වෙතින් එකතු වූ බදු ආදායම ප්‍රතිපත්තිවල සිදු වූ සංශෝධන කිහිපයක්ම නිසා කැඳී පෙනෙන අයුරින් උච්චත්වවනය වී ඇත. 2015 සිට 2019 දක්වා සමාගම් බදුවලට ආදාළ වාර්ෂික සාමාන්‍ය වර්ධන අනුපාතය 27% කි. විශාල වශයෙන්ම මේට හේතු වී ඇත්තේ 2015 හා 2019 වසරවලදී පිළිවෙළින් 69% කින් හා 64% කින් ආදායම ඉහළ තැංමීමට බලපැශී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේ. 2016 සහ 2017 වර්ෂ සඳහා වූ ආදායම් වර්ධන අනුපාතය -8% කි විය.

සැබැඳු හා ඇස්තමේන්තුගත ප්‍රමාණයන් අතර ඇති විවෘතය නොහොත් වෙනස අඩු එකකි; සාමාන්‍යයක් ලෙස ගත් විට සැබැඳු ආදායම 6% කින් ඇස්තමේන්තුගත ආදායම ඉක්මවා ඇත. කෙසේ වෙතත්, මේට විශාල ලෙසම හේතු වී ඇත්තේ 2019 දී සමාගම් බදු සඳහා සැබැඳු අයයට සාපේක්ෂව 42% ක් අඩුවෙන් පුරෝෂකථනයක් කර තිබේයි.

එතෙකුදු ව්‍යවත්, 2020 වසර සඳහා ඇස්තමේන්තුගත කර ඇති සමාගම් බදු අධිතක්සේරු කර ඇති බවක් පෙනී යයි. රජය විසින් 2020 ජනවාරි සිට බලාත්මක වන පරිදි විවිධ බදු නිධිහස්කිරීම් හඳුන්වා දී ඇති අතර අංශ කිහිපයක් සඳහාම බදු අනුපාත පහළ වැවෙන ලෙස සංශෝධනය කර තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද ඇස්තමේන්තුවලට අනුව, කොරෝනා-19 වසංගතයේ බලපැශීම හේතුවෙන් 2020 සඳහා සමාගම් බදු ආදායම 20% න් පමණ අඩු වන බවට ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, 2020 වසරේ ආයතනික බදු සඳහා වූ සංශෝධන ඇස්තමේන්තුව රුපියල් බිලියන 271 ක් වන අතර මෙය 2019 වසරේ අයයට වඩා රුපියල් බිලියන 11 කින් වැඩි අයයකි.

සමාගම් නොවන බදු පිළිබඳ විශ්ලේෂණය

- 2020 වසර හා සැබැඳීමේදී සමාගම් නොවන බදු 2021 දී 52.2% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඉන් 10.5% ක් පමණක් නාමික වර්ධනය වෙත සම්බන්ධ කළ හැක. මෙම කාණ්ඩය සඳහා කිසිදු වෙනසක් අයවැය තුළ ප්‍රකාශයට පත් කර නොමැති නිසා 41.7% ක ඉහළ යාමක් පරිපාලනමය ප්‍රතිසංස්කරණයන් නිසා සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.
- මෙක් පරිපාලනමය ප්‍රතිසංස්කරණයන් මගින් බදු ආදායම කෙරෙහි එල්ල වන බලපැශීම සම්බන්ධ තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වී ඇත.

අතිත අත්දැකීම් (2015-2019)

	සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 තාවකාලික ඇස්තමේන්තුවලට සාපේශ්ච්වල 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
රීට අදාළ සමාගම් නොවන බදු	15%	25%	27%

- 2015 සිට 2019 දක්වා සමාගම් නොවන බදුවලට අදාළ වාර්ෂික සාමාන්‍ය වර්ධන අනුපාතය 15% කි. ඉහත සාකච්ඡා කරන ලද බදු කාණ්ඩවලට සමාන ආකාරයෙන්ම, මුදල් අමාත්‍යාංශය අතිතයේදී සමාගම් නොවන බදුවල වර්ධනයද අධි-ඇස්තමේන්තුගත කර තිබේ. මෙම කාණ්ඩයේ වාර්ෂික හිගයේ සාමාන්‍ය අගය 25% ක් වන අතර මෙම හිගය සැම වසරකදීම බොහෝ සෙයින් නොවෙනස්ව පැවත තිබේ.

රඳවා ගැනීමේ බදු පිළිබඳ විශ්ලේෂණය

- 2020 ජනවාරි මාසයේ සිට රඳවා ගැනීමේ බදු අයකරනු ලබන්නේ අනෙක්වාසික පුද්ගලයන්ගෙන් පමණි.
- 2020 හා සැසදීමේදී රඳවා ගැනීමේ බදු 2021 දී 23.1% කින් ඉහළ යෙනු ඇතැයි අපේක්ෂිතය. මුදල් අමාත්‍යාංශයට අනුව, එකී ඉහළ යාමෙන් නාමික වර්ධනය නිසා සිදු වන්නේ 10.5% ක් පමණක් නිසා ඉන් 12.6% ක් ම පරිපාලනමය ප්‍රතිසංස්කරණ හා බැඳී තිබේ.

අතිත අත්දැකීම් (2015-2019)

	සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 තාවකාලික ඇස්තමේන්තුවලට සාපේශ්ච්වල 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
රඳවා ගැනීමේ බද්ද	-6%	19%	3%

- තව දේශීය ආදායම් පනත බලාත්මක වූ 2019 වර්ෂයේ හැර ගත වූ වසර 5 කුළ සැම වසරකදීම රඳවා ගැනීමේ බද්ද අඩු වී තිබේ. 2015 සිට 2019 දක්වා රඳවා ගැනීමේ බද්දට අදාළ වාර්ෂික වර්ධන අනුපාතයේ සාමාන්‍යය -6% කි.
- 2018 හැර අන් සැම වසරකදීම මුදල් අමාත්‍යාංශය විසින් මෙම අගය විශාල පරතරයක් සහිතව අධි-ඇස්තමේන්තුගත කිරීමද සිදු කර ඇත - 2015-2019 සඳහා වූ හිගයේ සාමාන්‍යය 19% කි.

නිරදේශයන්

- සමස්ථීයක් ලෙස ගත් විට ආදායම් බදු සංරච්චය 2020 වසර සඳහා වූ සංඛ්‍යාවන් මත පදනම්ව සාධාරණ ලෙස පුරෝෂකර්තනය කර ඇත. 2020 වසර හා සැසදීමේදී මුළු ආදායම් බදුවල 14.5%ක වෙනසක් සිදු වීම සාධාරණ සේ පෙනී යයි; ඉන් 10.5% ක් නාමික වර්ධනය හේතුවෙන් වන අතර, 4% ක් පරිපාලනමය ප්‍රතිසංස්කරණයන් හේතුවෙනි. බදු නිධනස් කිරීම කිහිපයක්ම ලබා දී ඇති නමුදු එකී නිධනස් කිරීම බහුතරයක් ලබා දී ඇත්තේ බදු ආදායම වෙත කැපී පෙනෙන අයුරින් දායක නොවන නව අංශ වෙත ය. මේ නිසා, එකී බදුවලින් නිධනස් කිරීම මගින් සමස්ථ බදු ආදායම් වෙනස්වීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල නොවනු ඇත.

- කෙසේ වෙතත්, 2021 ඇස්තමේන්තුවල ඉහළ තැගීමට පදනම ලෙස යොදාගෙන ඇති 2020 වසර සඳහා වූ සංඛ්‍යාවන් අධි-ඇස්තමේන්තුගත කර ඇති අතර ඒවාට සංශෝධනයන් අවශ්‍ය වේ. අප විසින් සිදු කරන ලද ඇගයීම්වලට අනුව, 2020 ජනවාරි මාසයේදී සිදු කරන ලද විශාල බදු කපා හැරීම හේතුවෙන් ආදායම් බදු කෙරෙන් ලැබෙන ආදායම, නාමික වර්ධනයේ දායකත්වය අත්හළ විට, රුපියල් බිලියන 125 කින් (31%) අඩු වනු ඇතැයි අරේක්ෂා කෙරේ. 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා ලද ආදායම් බදු සඳහා සැබැං අගයයන් මගින් පෙන්වුම් කෙරෙනුයේද 2019 වසරේ එම කාලෝසීමාවම හා සැපයීමේදී බදු ආදායම 30% කින් පහත බැස ඇති බවයි. මේ නිසා, 2020 ජනවාරි - අගෝස්තු අතර කාල සීමාවට අදාළ සැබැං සංඛ්‍යාවන් මත පදනම්ව අප ඇස්තමේන්තුගත කරනුයේ 2020 වසර සඳහා වන ආදායම් බදු රුපියල් බිලියන 216 ක් වනු ඇති බවයි. 2020 වසර සඳහා වූ මෙම සමාලෝචන ආදායම් ඇස්තමේන්තු මත පිහිටා 2021 සඳහා ආදායම ඇස්තමේන්තුගත කිරීම සඳහා 14.5% ක ඉහළ යාමක් ප්‍රමාණවත් වේ. මේ නිසා, 2021 වසර සඳහා වන ආදායම් බදු රුපියල් බිලියන 247 ක් ලෙස සංශෝධනය විය යුතුය.
- එප්‍රමණක්ද නොව, සමාගම් නොවන බදු සහ රඳවා ගැනීමේ බද්ද සඳහා වූ තනි ඇස්තමේන්තු පිළිබඳවද සැශීමකට පත් විය නොහැක. පරිපාලනමය ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිදු වන වැඩි වීම සමාගම් නොවන බදු සඳහා 41.7% ක් ද රඳවා ගැනීමේ බද්ද සඳහා 12.6% ක් ද තරම ඉහළ වේ. 4%-5% ක බදු ආදායම වැඩි වීමක් වඩා යථාර්ථවාදී වේ. මේ නිසා, සමාගම් නොවන බදුවලට අදාළ 2021 ඇස්තමේන්තු රුපියල් බිලියන 26 ක් ලෙසද, රඳවා ගැනීමේ බද්දව අදාළ එම ඇස්තමේන්තු රුපියල් බිලියන 15 ක් ලෙසද සංශෝධනය විය යුතුය.

3.3.1.2: හාණ්ඩ හා සේවා මත බදු

3.3.1.2 වගුව: හාණ්ඩ හා සේවා සඳහා වන බදු පිළිබඳ ආදායම් ඇස්තමේන්තු

බදු වර්ගය	ආදායම් ඇස්තමේන්තු			2020 වසර සිට ඉහළ යාම			
	2019 සැබැං අගය	2020 ඇස්තමේන්තු ගත අගය	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස් වීම	ආදායමේ ලක්ෂණය	නාමික වර්ධනය %	ප්‍රතිපත්ති වෙනස්කිරීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
හාණ්ඩ හා සේවා මත බදු	934,399	616,435	807,785	191,350	31.0%	64,726	126,624
රෝ අදාළ එකතු කළ අගය මත බදු	443,877	241,000	310,000	69,000	28.6%	25,305	43,695
රෝ අදාළ ජාතිය ගොඩනැගීමේ බද්ද	70,672	3,000	-	-3,000	-100.00%	315	-3,315
						10.5%	-110.5%

රට අදාළ දේශීය භාණ්ඩ බදු	399,4 78	355,000	475,000	120,00 0	33.8%	37,275	82725
රට අදාළ භාණ්ඩ භා සේවා මත වෙනත් බදු(3)	20,37 2	17,435	22,785	5,350	30.7%	1,831	3,519
බලපත්‍ර බදු හා වෙනත් -	39,44 5	12,855	13,465	610	4.7% 10.5%	1,350	-740 -5.8%

මූලාශ්‍ර: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු. (3) භාණ්ඩ හා සේවා මත අනෙකුත් බදු අතරට, විදුලි සංදේශ බද්ද, මෝටර රථ බදු සහ වෙනත් තැනක සුවිශේෂ කොට නොමැති භාණ්ඩ හා සේවා බදු ඇතුළත් වේ.

භාණ්ඩ හා සේවා මත බදුවලින් ලැබෙන ආදායම මූලික වගයෙන්ම වැට් බදු හා දේශීය භාණ්ඩ බද්ද වෙතින් ලැබෙන්නක් වන අතර, එකී බදු 2021 වසරේදී භාණ්ඩ හා සේවා වෙතින් ලැබේමට නියමිත සමස්ථ බදු ආදායමෙන් 38.4% ක් හා 58.8% ක් ලෙස වේ. බදු ආදායමේ මෙකී කාණ්ඩ දෙක පිළිබඳ වැඩිදුර පැහිදිලි කිරීමක් මීලග කොටස්වල දක්වා ඇති.

භාණ්ඩ හා සේවා මත අය කරන බදු සඳහා මූලික වගයෙන් සිදු කර ඇති වෙනස්කමක් වන්නේ මත්පැන්, දුම්වැටි, විදුලිසංදේශ, මට්ටු හා සූදු ක්‍රිඩා හා වාහන මත පනවා ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්දයි (යිම). වැට්, දේශීය භාණ්ඩ බදු, සේස් බදු හා අනෙකුත් ආංශික වගයෙන් සුවිශේෂී අයබදු ඇතුළු දැනට පනවා ඇති බදු මාලාවක්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් විතැන් කෙරේ. නිකිවිරෝධී මත්පැන් හා දුම්වැටි අලෙවිය හේතුවෙන් රජයට අහිමි වන ආදායම නැවත ලබා ගැනීම මෙම ක්‍රියාමාර්ගයෙන් අපේක්ෂා කෙරෙන බව අයවැය කතාවෙහි සඳහන් වන අතර භාණ්ඩ හා සේවා මත බදුවල ඉහළ යා හැකි බවක් ඉන් ගම්‍ය වේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සහ අනෙකුත් ආදායම් උත්පාදන යෝජනා සඳහා ආදායම් ඇස්තමේන්තු කිසිවක් ලබා දී නොමැති. මේ නිසා, මෙම යෝජනාව මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග වෙත එල්ල විය හැකි බලපෑම අපැහැදිලි වන අතර, එහි ගුද්ධ බලපෑම පිළිබඳ සවිස්තර ඇස්තමේන්තු අතිශය වැදගත් වේ.

එකතු කළ අය මත බදු (වැට්)

2021 වසරේ සමස්ථ බදු ආදායමෙන් 18% ක් වැට් බදු වෙතින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 දී එක්රේස් කරන ලද බදුවලින් 241 එමගින් වූ බවටත්, 2021 දී මෙය රුපියල් බිලියන 310 දක්වා 28.6% කින් වර්ධනය වනු ඇති වෙතත් ඇස්තමේන්තුගත කර ඇත.

2021 අවැශ්‍යකාරී ඇතුළත් ක්‍රියාමාර්ග

- ඉදිරි අවුරුදු 5 ක කාලය සඳහා වැට් බදු 8% ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති බව (බැංකු, මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැරුණු කොට) අයවැය කතාව මගින් දැක්වේ.

- අයවැය කතාව හා රට අදාළ තාක්ෂණික සටහන් මගින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංශෝධන කිහිපයක්ම ලබා දේ³ කෙසේ වෙතත්, මෙකී ප්‍රතිපාදන බොහෝමයක් 2021 වසරට පෙර ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති ඒවාය. මිට අමතරව, බලාත්මක වන දිනයක් නිශ්චය කොට දක්වා නොමැති සංශෝධනයන් තුනක් ලබා දී ඇත:
 - අ) අපනයන-මූලික ආයෝජන මණ්ඩල සමාගම විසින් ඇතැම් නිම් ඇශ්‍රම් දේශීයව විකිණීමේදී අදාළ වන එකක මත පදනම් වූ එකතු කළ අගය මත බදු ප්‍රමාණය රුපියල් 100 සිට රුපියල් 25 දක්වා අඩු කෙරෙනු ඇත.
 - ආ) අපනයන-මූලික ආයෝජන මණ්ඩල සමාගම විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා ශ්‍රී ලංකාව පොලීසියේ ඉල්ලීම මත එකී ආයතන වෙත ලබා දීම සඳහා සපයනු ලැබෙන හෝ පරිත්‍යාග කරනු ලැබෙන සෞඛ්‍යරක්ෂිත උපකරණ හා අනෙකුත් එවැනි නිෂ්පාදන බදුවලින් නිදහස් කෙරේ. එමෙන්ම;
 - ඇ) හාණ්ඩ ආනයනයේදී අදාළ වන වැට් බද්දෙන් නිදහස් කිරීම් එකී හාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේදී ලබා දේ.

වැට් ඇස්තමේන්තු රුපියල් මිලියන

බදු වර්ගය	ආදායම ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			
	2019 සැබැං අගය	2020 ඇස්තමේන්තු ගත අගය	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායමේ ලක්ෂණය වර්ධනය %	නාමික වර්ධනයේ බලපෑම (2020-2021)	ප්‍රතිපත්ති වෙනස්කිරීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
එකතු කළ අගය මත බද්ද (වැට්)	443,877	241,000	310,000	69,000	28.6%	25,305 (10.5%)	43,695

මූලාශ්‍ර: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

වැට් බදු පිළිබඳ විශ්ලේෂණය

- 2019 වසර හා සැපැදිමේදී ආදායමෙහි 45.7% ක අඩු වීමක් 2020 සඳහා වූ ඇස්තමේන්තු මගින් හැගවේ. මූලික වශයෙන්ම මිට බලපෑ හේතුව වශයෙන් 2019 දෙසැම්බර් 1 වන දින වැට් බදු අනුපාත අඩු කිරීම සහ වැට් බද්ද අදාළ වීම ආරම්භ වන සීමාව ඉහළ යාම දැක්වීය හැක.
- 2020 පළමු මාස අට තුළ වැට් බදු කෙරෙන් ලද සැබැං ආදායම රුපියල් බිලියන 137.8 ක් වන අතර මෙය අපේක්ෂිත වාර්ෂික ආදායමෙන් 52.7% කි. 2020 මක්තොබර් මාසයේදී ඇති වූ කොට්ඨාස-19 දෙවන රුලු හා එහි ප්‍රතිඵලයක් ලෙස රටෙහි ආර්ථික කටයුතුවල අඩුවීම හමුවේ රුපියල් බිලියන 241 ක් ආදායම් ඇස්තමේන්තුව සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් නොමැති බව පෙනී යයි. වසරේ පළමු මාස 8 තුළ පැවැති ආර්ථික ක්‍රියාකාරීත්ව මට්ටමටම සමාන කත්ත්වයක් පවතිනු ඇතැයි උපකල්පනය කළ විට බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 207 ක් වනු ඇත.
- රුපියල් බිලියන 25.3 ක් නාමික වර්ධනය ගණනය කිරීමෙන් පසුව 2021 දී වැට් බදු ආදායමෙහි වැඩිදුර රුපියල් බිලියන 43.7 ක් වැඩි විමක් අයවැය විසින් ඇස්තමේන්තුගත කෙරේ. ඉහත සඳහන් කළ පරිදි, වැට් බද්ද සඳහා යෝජිත කිසිදු සංශෝධනයක් සඳහා ආදායම් ඇස්තමේන්තු

³ 2021 අයවැය කතාවේ පි. 49 හි, IV අමුණුම බලන්න

ලඛා දීමට අයවැය අසමත් වී ඇත. කෙසේ වෙතත්, හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති වෙනස්වීම්වලට ආදායම් උත්පාදන යෝජනා කිසිවක් ඇතුළත් නොවේ. මේ නිසා, අපේක්ෂිත ආදායම් ඉහළ යාම, ප්‍රතිපත්තිමය වෙනස් කිරීම්වලට අදාළව ලඛා දී ඇති තොරතුරු සමග නොගැලැපේ.

අතිත අත්දැකීම් (2015-2019)

සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 කාවකාලික ඇස්තමේන්තුවලට සාපේක්ෂව 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
16%	7%	16%

இலෙ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

- 2021 සඳහා වූ ඇස්තමේන්තුවලට සාපේක්ෂව බඳු ආදායම රැස්කර ගැනීමේදී වන පස් අවුරුදු හිගයේ සාමාන්‍ය 7% කි. 2016 මැයි 02 දින බඳු අනුපාත 11% සිට 15% දක්වා වැඩි කරමින් සිදු කෙරුණු වැදගත් සංගේධනයක දායකත්වය 2016-2017 කාලසීමාව අතරතරදී බඳු රැස්කිරීම සඳහා හිමි විය. එහි ප්‍රතිච්ලයක් ලෙස එක්රස් කරන ලද වැට් බඳු ආදායමේ නාමික ලක්ෂුමය වර්ධනය 2016 දී 32.3% ක් හා 2017 දී 56.5% ක් විය. කෙසේ වෙතත්, මෙකි වර්ෂ හැරුණුවිට, 2011-2019 අතර කාලය සඳහා වූ අයවැය වැට් බඳු දිගින් දිගටම අධි-ඇස්තමේන්තුගත කර තිබේ. 2018 වසරේදී 4% ක අඩු වර්ධන අනුපාතයක් දැක්වීමෙන් අනතුරුව 2019 වැට් ආදායම 4% කින් අඩු වී තිබේ. එපමණක්ද නොව, 2019 දෙසැම්බර් 1 දින වැට් අනුපාතය 8% දක්වා අඩු කරන ලදී.

නිරදේශ

- 2021 දී වැට් බඳු මගින් අපේක්ෂිත ආදායම, ඒ තුළින් අයවැය කතාවේ ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්ති පෙන්වුම් කරන පරිදි හා 2020 සඳහා යථාවාදී ඇස්තමේන්තුවක් ලඛා දීමට හැකි වන පරිදි සංගේධනය විය යුතුය. පහත උපකල්පන මත පදනම්ව රුපියල් බිලියන 228 ක සංගේධිත ඇස්තමේන්තුවක් බිජි කරගත හැක: (1) සරල කරන ලද බඳු පරිපාලනය නිසා ඇති වන දෙනාත්කම බලපෑම මගින්, අයවැය කතාවේ සඳහන් වැට් බද්දෙන් නිදහස් කිරීම හා අඩු කිරීම්වල සාණාත්කම බලපෑම් හිලවි කෙරෙනු ඇත; (2) ද.දේ.නි. හි නාමික වර්ධනය හේතුවෙන් වැට් බඳු ආදායමේ වැඩි විම 10.5% කි; (3) මෙම කොටසේ මුළුන් ගණනය කළ පරිදි 2020 වසරේදී සත්‍ය වැට් බඳු ආදායම ආසන්න වශයන් රුපියල් බිලියන 207 ක් වනු ඇතේ.

දේශීය භාණ්ඩ බඳු

- දේශීය ආදායම් බද්ද 2021 බඳු ආදායමෙන් 27.6% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය 2020 දී රැස්කරනු ලැබෙන දේශීය ආදායම් බදුවලින් රුපියල් 355 ක් වනු ඇති බව අපේක්ෂිත වන අතර 2021 දී රුපියල් බිලියන 475 ක් දක්වා 33.8% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2021 අවැශ්‍යතා ඇතුළත් ත්‍රියාමාරුග

- දේශීය භාණ්ඩ බදුවලට සුපුරුවම සම්බන්ධ වන යෝජනා කිසිවක් අයවැය කතාවේහි හේ රට අදාළ තාක්ෂණික සටහන්වල නොදැක්වේ.⁴

⁴ 2021 අයවැය කතාවේ පි. 49 හි, IV ඇමුණුම බලන්න

- කෙසේ වෙතත්, මත්පැන්, දුම්වැටි, විදුලිසංදේශ, ඔවුවු හා සූදු ක්‍රිඩා සහ මෝටර් වාහන සඳහා අයකෙරෙන දැනට පවතින බදු හෝ අයබදු සියල්ලම වෙනුවට නව හාන්ච් හා සේවා බද්දක් අයවැය කතාව මගින් හඳුන්වා දෙයි. අපේක්ෂිත බදු ආදායම හෝ බදුකරණ අනුපාතය නිශ්චය කොට නොමැත. මේ නිසා, 2021 දී දේශීය හාන්ච් බදුවල අපේක්ෂිත ඉහළ යාම සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නොමැති බව පෙනී යයි.

දේශීය හාන්ච් බදු රුපියල් මිලියන

බදු වර්ගය	ආදායම් ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම				ප්‍රතිපත්ති වෙනස්කීරීම් සහ වඩා යහුත් පරිපාලන ප්‍රතිසංස්කරණ
	2019 සැබැං අය	2020 ඇස්තමේන්තු ගත අය	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායම් ලක්ෂණය	වර්ධනය %	නාමික වර්ධනයේ බලපෑම (2020-2021)	
දේශීය හාන්ච් බදු	399,478	355,000	475,000	120,000	33.8%	37,275 (10.5%)	82,725	

මුළුගේ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

දේශීය හාන්ච් බදු විශ්ලේෂණය

- දේශීය හාන්ච් බදු ආදායම මූලික වශයෙන්ම මෝටර් රථ වාහන, මත්පැන්, දුම්වැටි හා බනිඡ තෙල් නිෂ්පාදන වෙතින් උපයා ගැනේ.
- 2019 වසර හා සැසදීමේදී 2020 වසර සඳහා වන ඇස්තමේන්තුවල ආදායම 11] කින් අඩු වී ඇත. මෙය මූලික වශයෙන්ම කොට්ඨි-19 වසංගතයෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වුවක් බව කිව හැක. 2020 මාර්තු මාසයේදී අනුගමනය කරන ලද ආනයන පාලනයන් මෙම ආදායම අඩු වීමට මූලික වශයෙන්ම බලපෑ හේතුව විය හැක. මිට අමතරව, මත්පැන්, දුම්වැටි පරිහෝජනය අඩු වීම හා සංවාරයන්හි අඩු වීමද මෙම ආදායම කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල වීමට බලපා තිබේ.
- 2020 පළමු මාස අට තුළ දේශීය හාන්ච් බදු කෙරෙන් ලද සැබැං ආදායම රුපියල් බිලියන 214.8 ක් වන අතර මෙය අපේක්ෂිත වාර්ෂික ආදායමෙන් 60.5] කි. 2020 ඔක්තෝබර් මාසයේදී ඇති වූ කොට්ඨි-19 දෙවන රැල්ල හා එහි ප්‍රතිඵලයක් ලෙස රටෙහි ආර්ථික කටයුතුවල අඩුවීම හමුවේ රුපියල් බිලියන 335 ක ආදායම් ඇස්තමේන්තුව සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් නොමැති බව පෙනී යයි. වසරේ පළමු මාස 8 තුළ පැවැති ආර්ථික ක්‍රියාකාරීත්ව මට්ටමටම සමාන තත්ත්වයක් පවතිනු ඇතැයි උපකල්පනය කළ විට බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 322.2 ක් වනු ඇත.
- දේශීය හාන්ච් බදු 2020 දී රස්කරන ලද රුපියල් බිලියන 335 ක් වූ බදුවල සිට 2021 දී රුපියල් බිලියන 475 දක්වා 33.8] කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුපියල් බිලියන 37.3 ක නාමික වර්ධනය ගණනය කිරීමෙන් පසුව 2021 දී දේශීය හාන්ච් බදු ආදායමෙහි වැඩිදුර රුපියල් බිලියන 82.7 ක වැඩි විමක් අයවැය විසින් ඇස්තමේන්තුගත කෙරේ.

අත්දැකීම් (2015-2019)

සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 කාවකාලීක ඇස්තමේන්තුවලට සාපේක්ෂව 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
17%	5%	33%

මුළුව: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු

- 2015 වසරේදී හැරුණුවට 2015-2019 අතර කාලයේ සැම වසරකදීම දේශීය භාණ්ඩ බදු ආදායම අධි-ඇස්තමේන්තුගත කර තිබේ. 2015 වසරේදී දේශීය භාණ්ඩ බදු ආදායමේ නාමික ලක්ෂණය වර්ධනය 95.1% ක් වූ අතර මෙය ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය 54% කින් ඉක්මවා යාමකි.
- 2015-2019 අතර කාලය සඳහා අයවැය ඇස්තමේන්තුවේ හිගයේ සාමාන්‍යය 5% කි. කෙසේ වෙතත්, 2015 වසර බැහැර කළ විට, 2016 සිට 2019 අතර කාලය තුළ සාමාන්‍ය හිග අගය 19.4% ට වඩා බෙහෙවින් වැඩි වන්නකි.

නිරදීග

- 2021දී දේශීය භාණ්ඩ බදු මගින් අපේක්ෂිත ආදායම, ඒ මගින් අයවැය කතාවේ ප්‍රතිපත්ති පිළිබඳ වන පරිදි හා 2020 සඳහා යථාවදී ඇස්තමේන්තුවක් ලබා දීමට හැකි වන පරිදි සංශෝධනය විය යුතුය. පහත උපකල්පන හා තොරතුරු මත පදනම්ව ආදායම සඳහා රුපියල් බිලියන 372 ක් වූ සංශෝධන ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ හැකි: (1) දේශීය ආදායම බද්ධේ සිට භාණ්ඩ හා සේවා බද්ධ වෙත මාරු වීම තුළ බදු අනුපාතයට සිදු වන වෙනස්කම් කිසිවක් දක්වා නොමැත. කෙසේ වෙතත්, නව බදු ප්‍රතිපත්තිය නිසා බදු පරිපාලනය සරල වීමක් අපේක්ෂා කෙරේ. බදු පරිපාලනය වෙත සිදු කෙරෙන වෙනස්කම්වල ප්‍රතිලාභ 5% ක් ලෙස ඇස්තමේන්තුගත කළ හැකිය; (2) ද.දේ.නි. හි නාමික වර්ධනය හේතුවෙන් දේශීය භාණ්ඩ බදු ආදායමේ ඉහළ යාම 10.5% කි; සහ, (3) 2020 වසරේ සැබැඳු දේශීය භාණ්ඩ බදු ආදායම මෙම කොටසේ මුළු හාගයේදී ගණනය කළ පරිදි රුපියල් බිලියන 322.2 ක් වනු ඇත.

බාහිර වෙළෙදාම මත බදු

3.3.1.3 වගව: බාහිර වෙළෙදාම මත බදු

බාහිර වෙළෙදාම	ආදායම් ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			
	2019 සැබැඳු අගය	2020 ඇස්තමේන්තුගත අගය	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායම් ලක්ෂණය වර්ධනය %	නාමික වර්ධනයේ බලපෑම	ප්‍රතිපත්ති වෙනස්කීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
බාහිර වෙළෙදාම මත බදු	333,382	404,710	531,750	127,040	31.4%	42,495	84,545
					10.5%		20.9%
ඊට අදාළ ආනයන බදු	98,427	140,000	180,000	40,000	28.6%	14,700	25,300
					10.5%		18.1%
ඊට අදාළ සෙස් බදු	50,703	50,000	70,000	20,000	40.0%	5,250	14,750
					10.5%		29.5%

රට අදාළ PAL හා SCL	182,538	213,000	280,000	67,000	31.5%	22,365	44,635
					10.5%		21.0%

මිලෝ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

ආනයන තීරුබදු

2021 අවැයැයෙහි ඇතුළත් ක්‍රියාමාර්ග

පහත ක්ෂේත්‍ර සඳහා ආනයන බදු ඉවත් කිරීමට යෝජනා වී ඇත: රට ක්‍රියාවෙන් සපයාගත තොහැකි අමුදුවා; නැවීන තාක්ෂණය සහිත යන්ත්‍රීත හා උපකරණ; දේශීය වශයෙන් නිෂ්පාදනය කළ තොහැකි හා තොග වශයෙන් ආනයනය කරනු ලැබෙන සීමෙන්ති, ප්‍රිමික්ස්, වානේ කම්බි හා බිඳුමන්.

- **තීරුබදු හා අනෙකුත් ආනයන බදු සඳහා පහත අඩු කිරීමේද හඳුන්වා දී තිබේ: රට වාහන අමතර කොටස්; ශිතකාමර පහසුකම්; සහ, අපනයන වෙළෙඳපොල සඳහා පූදුසු ගම්මිරිස්, කරුඩුනැටී, එනසාල් හා කෝපී වැනි දේශීය වැවිලි හෝග වෙත අයය එකතු කිරීමට අදාළ ආයෝජනයන් සඳහා වන නැවීන උපකරණ.**
- **එපමණක්ද තොව, විශේෂී හාණ්ඩ කිහිපයක් හැරුණුකොට අන් සියලුම ආනයනයන් සඳහා තීරුබදු කාණ්ඩ 0%, 10%, හා 15% වන ලෙස අඩු කර සංශෝධනය කිරීමද අයවැය කතාව මගින් හඳුන්වා දී ඇත.**
- **දේශීයව නිෂ්පාදනය කළ තොහැකි ඒවා හැර බතික් හා කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කිරීම (සීමා කිරීම).**
- **ආදායම් උත්පාදන ක්‍රියාමාර්ග: කරවල, උම්බලකඩ හා වින්මාඥ නිෂ්පාදනය සඳහා ලංකාව තුළ තොමැති මත්ස්‍ය වර්ග ආනයනය කිරීමට අදාළ බදු, දේශීය නිෂ්පාදන දිරිගැන්වීමේ අරමුණින් ඉහළ මට්ටමක පවත්වා ගනු ලැබේ.**
- **වාහන අමතර කොටස්, සැකසුම් හා අසුරුම් ද්‍රව්‍ය, ලේඛල්, ස්ටීකර්, කැටලොග් හා බුෂ්ටර් වැනි ශ්‍රී ලංකාවෙන් සපයාගත තොහැකි අමුදුවා සඳහා තාවකාලික ආනයන පහසුකම් සලසන අපනයනය සඳහා සැකසීමට තාවකාලිකව හාණ්ඩ ආනයන (මැඟ්) ක්‍රමයක්ද අයවැය කතාවෙන් හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, මිශැක ක්‍රමය දැනටමත් පවතින්නක් වන හෙයින් එමගින් ආදායමට සැලකිය යුතු බලපෑමක් එල්ල තොවනු ඇත:**
- **මෝටර වාහන හා අනෙකුත් විශේෂ හාණ්ඩ සඳහා අයකේරුණු විවිධ බදු වර්ග වෙනුවට අයවැය කතාව මගින් විශේෂ හාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දෙනු ලැබේ. මේ තීසා, මෙමගින් මෝටර රථ වාහන ආනයනය කිරීමේද අදාළ වන ආනයන බදු වෙත බලපෑමක් එල්ල වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම පිළිබඳ තොරතුරු ලබා දී තොමැති.**

ආනයන බඳු රුපියල් මිලියන

බඳු වර්ගය	ආදායම් ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			ප්‍රතිපත්ති වෙනස්කිරීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
	2019 සැබැඳු අගය	2020 ඇස්තමේන්තු තුගත අගය	2021 අයවැය ඇස්තමේන්තු තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායමේ ලක්ෂණය වර්ධනය % (2020-2021)	නාමික වර්ධනයේ බලපෑම	
ආනයන තීරුබදු	98,427	140,000	180,000	40,000	28.6%	14,700	ආනයන තීරුබදු

මූලෝ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු

ආනයන බඳු විශ්ලේෂණය

- 2021 සඳහා වන ආනයන බඳු ඇස්තමේන්තුව 2020 හා සැසදීමේදී 28.6% ක ඉහළ යාමක් පෙන්වුම් කරයි. බඳු ආදායමේන්තු රුපියල් මිලියන 14.7 ක් බඳු ආදායමේ නාමික වර්ධනය නිසා සිදු වන අතර, ප්‍රතිපත්ති වෙනස් කිරීම් හා වඩා යහපත් පරිපාලනය සඳහා වූ ප්‍රතිසංස්කරණයන් නිසා රුපියල් මිලියන 25.3 ක් (හෙවත් 18.1% ක්) හිමි වන බව කිව හැක.
- 2019 සඳහා වූ සත්‍ය සංඛ්‍යා සමග සංසන්ධනය කිරීමේදී 2020 වර්ෂය සඳහා වූ ඇස්තමේන්තුව මගින් 42.2% ක ආදායම් ඉහළ යාමක් පෙන්වුම් කෙරේ.
- 2020 පළමු මාස අට තුළ ආනයන බඳු මගින් රස්කර ගත් සැබැඳු ආදායම රුපියල් මිලියන 73.2 ක් වූ අතර මෙය මෙම වසර තුළදී අභේක්ෂිත ආනයන බඳු ආදායමේන්තු 52.3% කි. 2020 ඉතිරි කාලය සඳහා ආනයනයන් සීමා කිරීමක් සමග, ආනයන බඳු ආදායමේ සැබැඳු රස්කිරීම ආසන්න වශයෙන් රුපියල් මිලියන 109.8 ක් වනු ඇති බව පෙනී යයි.
- පහත උපක්ෂණ මත පදනම්ව 2021 සඳහා වූ ආදායම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 60 ක් වේ; (1) ද.දේශ.නි. හි නාමික වර්ධනය හේතුවෙන් ආනයන බඳු ආදායමේ වැඩි වීම 10.5% කි; (2) 2020 දී ආනයන බදුවලින් ලැබෙන සැබැඳු ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 109.8 ක් වනු ඇත; (3) තීරුබදු වෙනස් කිරීම හේතුවෙන් ආනයන බදුවලින් ලැබෙන ආදායමේ 50% ක පහත වැට්ටීමක් සිදු විය හැක.⁵

අනීත අත්දැකීම් (2015-2019)

සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 තාවකාලික ඇස්තමේන්තුවලට සාපේක්ෂව අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
9%	11%	30%

මූලෝ: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

- ඇස්තමේන්තුගත අගය හා සැසදීමේදී ආනයන බඳු ආදායම රස්කිරීමේ පස් අවුරුදු හිගයේ සාමාන්‍යය 11% කි. 2015-2016 අතර කාලයේදී ආනයන බදුවලින් රස්කර ගත්තා ලද ආදායම අභේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ විය. කෙසේ වෙතත්, 2017-2019 අතර කාලය තුළදී ආනයන

⁵ ආනයන තීරු බඳු 0%, 15%, 25%, සිට 0%, 10% හා 15% දක්වා අඩු කර ඇත. මේ නිසා, තීරුබදුවල සාමාන්‍ය අනුපාතය 17.5% සිට 8.3% දක්වා අඩු වී ඇති අතර මෙය ආසන්න වශයෙන් 50% ක පමණ අඩු කිරීමකි.

බදු ආදායම දිගින් දිගටම අධි-ඇස්කමේන්තුගත කර තිබේ. මෙම කාලයට ආදාළව අපේක්ෂිත හා සැබැඳු අගය අතර ආදායම් හිගයේ සාමාන්‍යය 30.6% කි.

සෞයා බදු

2021 අවැයැයෙහි ඇතුළත් ක්‍රියාමාර්ග

- ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය ලබා දීම උදෙසා සෞයා බද්ද බලාත්මක කෙරෙනු ඇති බව අයවැය කතාවෙහි දැක්වේ. මේ සඳහා ආදාළ වන HS කේත් ශ්‍රී ලංකා රේගුව විසින් තියම කර ඇත.
- මිට අමතරව, විදුලිසංදේශ ක්ෂේත්‍රය හා අනෙකුත් ක්ෂේත්‍ර සඳහා අයකෙරුණු විවිධ බදු වර්ග වෙනුවට අයවැය කතාව මගින් විශේෂ හාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දෙනු ලැබේ. මේ නිසා, විදුලිසංදේශන සේවා මත අය කෙරෙන සෞයා බදුවලට එමගින් බලපැමක් එල්ල වනු ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම පිළිබඳ විස්තර ලබා දී නොමැත.

සෞයා බදු රුපියල් බිජියන

බදු වර්ගය	ආදායම් ඇස්කමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			
	2019 සැබැඳු අගය	2020 ඇස්කමේන්තුගත අගය	2021 අයවැය ඇස්කමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායමේ ලක්ෂණය වර්ධනය % (2020-2021)	නාමික වර්ධනයේ බලපැම	ප්‍රතිපත්ති වෙනස්කීරීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
සෞයා බදු	50,703	50,000	70,000	20,000	40.00%	5,250 (10.5%)	14,750 (29.5%)

මූලෝ: අනුමත අයවැය ඇස්කමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්කමේන්තු.

සෞයා බදු පිළිබඳ විශ්ලේෂණය

- 2020 සඳහා වන ඇස්කමේන්තුව මගින් 2019 වසරට සාපේක්ෂව සමාන ආදායම් මට්ටමක් ගෙන වේ.
- 2020 වසරේ පළමු මාස අට තුළ සෞයා බදුවලින් ලද සැබැඳු ආදායම රුපියල් බිජියන 31.3 කි. එම වර්ෂයට අදාළව ප්‍රතිගණනය කරන ලද අගය රුපියල් බිජියන 47 කි. මේ නිසා, 2020 සඳහා වන ඇස්කමේන්තුව තර්කානුකුල හා සාධාරණ එකකි.
- රුපියල් බිජියන 5 ක නාමික වර්ධනය ගණනය කිරීමෙන් පසුව 2021 දී සෞයා බදු ආදායමේ වැඩිදුර රුපියල් බිජියන 14.8 ක වැඩි වීමක් අයවැය කතාව මගින් ඇස්කමේන්තුගත කෙරේ. ආරක්ෂණ විධිවිධානයක් ලෙස සෞයා බද්ද ආදාළ කිරීම කෙරෙහි අයවැය කතාවේ අවධානය යොමු වන අතර, සෞයා බද්ද ක්‍රියාත්මක කරන ලද HS කේත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1.6 කින් ඉහළ ගොස් ඇත. මේ නිසා, පහත උපකල්පන හා තොරතුරු මත පදනම්ව ආදායම් ඇස්කමේන්තුව රුපියල් බිජියන 82.9 කි: (1) ද.දේ.නි. හා නාමික වර්ධනය හේතුවෙන් ආනයන බදු ඉහළ යාම 10.5% කි; (2) සෞයා බද්ද අයකිරීමට යොදා ගැනෙන බදු පදනම 1.6 වරක් ඉහළ ගොස් ඇත.

වරාය හා ගුවන් කොටුපළ සංචර්ධන බද්ද සහ විශේෂ හාණ්ඩ බද්ද

2021 අවැයැයෙහි ඇතුළත් ක්‍රියාමාර්ග

- “තෝරාගත් දේශීය කෘෂි නිෂ්පාදනවල ඉල්ලුම හා සැපයුම තුළනය කිරීමට” විශේෂ හාන්ඩ බද්ද ක්‍රියාත්මක කෙරෙන බව අයවැය කතාවෙහි දැක්වේ. මේ නිසා, 2021 දී විශේෂ හාන්ඩ බද්ද මගින් ආදායම ඉහළ තැබීම අපේක්ෂිතව මෙය සිදු කරන ලද්දක්ද යන්න පැහැදිලි නොවේ.
- මේ අමතරව, මෝටර වාහන හා අනෙකුත් විශේෂ හාන්ඩ සඳහා අයකෙරුණු විවිධ බදු වර්ග වෙනුවට අයවැය කතාව මගින් විශේෂ හාන්ඩ හා සේවා බද්දක් හඳුන්වා දෙනු ලැබේ. මේ නිසා, මෝටර වාහනවලට ආදාළ වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද මෙමගින් බලපෑමට ලක් වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම පිළිබඳ විස්තර ලබා දී නොමැත.

PAL හා SCL රුපියල් මිලියන

බදු වර්ගය	ආදායම් ඇස්තමේන්තු			2020 වසරේ සිට ඉහළ යාම			
	2019 සැබැඳු අය	2020 ඇස්තමේන්තු තුළන අය	2021 අයවැය ඇස්තමේන්තු	2020 සිට සමස්ථ වෙනස්වීම	ආදායමේ ලක්ෂාමය වර්ධනය % (2020-2021)	නාමික වර්ධනයේ බලපෑම	ප්‍රතිපත්ති වෙනස්කීරීම් සහ වඩා යහපත් පරිපාලන ප්‍රතිසංස්කරණ
PAL	112,714	115,000	170,000	55,000	47.8%	12,075 (10.5%)	42,925 (37.3%)
SCL	70,364	98,000	110,000	12,000	12.2%	10,290 (10.5%)	1,710 (1.7%)

මූලික: අනුමත අයවැය ඇස්තමේන්තු (වසර කිහිපයකම), යාවත්කාලීන කරන ලද 2021 අයවැය ඇස්තමේන්තු.

වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද හා විශේෂ හාන්ඩ බද්ද පිළිබඳ විශ්ලේෂණය

- 2019 වසර හා සැපයැදිමේදී ආදායමෙහි 39.3% ක වැඩි විමක් 2020 සඳහා වූ විශේෂ හාන්ඩ බදු ආදායම් ඇස්තමේන්තු මගින් හැගවේ. අනතුරුව විශේෂ හාන්ඩ බදු ආදායම 2021 දී 12.2% කින් තවදුරටත් වැඩි විමක් අපේක්ෂා කෙරේ. විශේෂ හාන්ඩ බදු ආදායම, රජය විසින් තීරණය කරනු ලැබෙන බදු වෙනස් කිරීම්වලට යටත් වේ. අයවැය කතාව තුළ යෝජනා කර ඇති විශේෂ හාන්ඩ බදු වෙනස් කිරීම් සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැතිකම හේතුවෙන් 2021 වසර සඳහා වූ ඇස්තමේන්තුවල විශ්වසන්න්ට සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැත.
- 2019 වසර හා සැපයැදිමේදී වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු වියදමේ 2% ක වැඩි විමක් 2020 සඳහා වූ ඇස්තමේන්තු මගින් හැගවේ. 2020 පළමු මාස අට තුළ වරාය හා ගුවන්තොටුපළ බද්දෙහි සැබැඳු ආදායම රුපියල් බිලියන 71.8 ක් වන අතර, මෙය 2020 දී අපේක්ෂිත ආදායමෙන් 73.3% කි. අපේක්ෂිත ආදායම වර්ෂයක් සඳහා ගණනය කරන ලද රුපියල් බිලියන 108 ක අයක් ගනී. මේ නිසා, 2020 සඳහා වන ඇස්තමේන්තුව තරකානුකූල හා සාධාරණ එකකි.
- රුපියල් බිලියන 12 ක නාමික වර්ධනයක් ගණනය කිරීමෙන් අනතුරුව 2021 දී වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු ආදායමේ රුපියල් බිලියන 42.9 ක වැඩි විමක් අයවැය කතාවෙහි ඇස්තමේන්තුගත කර ඇත. කෙසේ වෙතත්, වරාය හා ගුවන් තොටුබල බදු ආදායමේ වැඩි විමක් අදාළ කිසිදු ප්‍රතිපත්තිමය වෙනස් කිරීමක් හඳුන්වා දී නොමැති අතර එකී බද්දෙහි ආදායම වැඩි විමේ ඉඩක් පෙනෙන්නට නොතිබේ. 10.5% ක නාමික වර්ධන අනුපාතය මත පමණක් පදනම්ව 2021 වසර සඳහාවූ සංගේධිත ආදායම් ඇස්තමේන්තු අය රුපියල් බිලියන 127.1 ක් විය හැක.

නිරදේශයන්

- ආනයන බදුවල වැඩි වීම අයවැය කුළ යෝජිත ප්‍රතිපත්ති සමග නොගැලපේ. රජය විසින් තීරු බදු කාණ්ඩ පහත දැමීම නිසා මෙම ඇස්තමේන්තු එම පහත දැමීම පිළිබිඳු කරන සේ සංශෝධනය විය යුතුය. මේ නිසා, මෙම ඇස්තමේන්තුව 2021 දී රුපියල් බිලියන 60 දක්වා අඩු කිරීමට නිරදේශ කළ හැකිය.
- සෙස් බදු ආදායම් ඇස්තමේන්තුව අඩුවෙන් ඇස්තමේන්තුගත කර ඇති අතර එමගින් රට ආදාල HS කේත සංඛ්‍යාව ඉහළ හිය වාර ගණන පිළිබිඳු නොවේ. මේ නිසා, එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 82.9 ක් ලෙස ඉහළ දම්තින් සංශෝධනය විය යුතුය.
- ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග කිසිවක් භදුන්වාදී නොමැති වුවද වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු ආදායම සම්බන්ධ ආදායම් ඇස්තමේන්තු මගින් 47.8%ක වැඩි වීමක් හැරවේ. මේ නිසා, එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 127.1 ක් ලෙස පහළ දම්තින් සංශෝධනය විය යුතුය.

3.3.2 වගුව: රජයේ ආදායම් ඇස්තමේන්තුවල සාරාංශය සහ නිරදේශීත සංශෝධනයන්

රුපියල් බිලියන	මුදල අමාත්‍යංශයේ ඇස්තමේන්තු		සංශෝධීත ඇස්තමේන්තුව	
	2020	2021	2020	2021
බදු ආදායම	1,358	1,724	1,141	1,263
ආදායම් බදු	324	371	216	247
ර්ට අදාල සමාගම් බදු	271	319	180	206
ර්ට අදාල සමාගම නොවන බදු	23	35	23	26
ර්ට අදාල රඳවා ගැනීමේ බදු	13	16	13	15
භාණ්ඩ හා සේවා මත බදු	616	808	549	623
ර්ට අදාල එකතු කළ අයය මත බදු	241	310	207	228
ර්ට අදාල ජාතිය ගොඩනැගීමේ බද්ද	3	0	3	0
ර්ට අදාල දේශීය භාණ්ඩ බදු	355	475	322	372
ර්ට අදාල භාණ්ඩ හා සේවා මත වෙනත් බදු	17	23	17	23
බලපත්‍ර බදු හා වෙනත්	13	13	13	13
බාහිර වෙළෙඳාම මත බදු	405	532	363	380
ර්ට අදාල ආනයන බදු	140	180	110	60
ර්ට අදාල සෙස් බදු	50	70	47	83
ර්ට අදාල PAL	115	170	108	127
ර්ට අදාල SCL	98	110	98	110
බදු නොවන ආදායම	189	260	189	260
මුළු ආදායම	1,547	1,984	1,330	1,523

මූලාශ්‍රය: යාවත්කාලීන කරන ලද අයවැය ඇස්තමේන්තු 2021 සහ කර්නාලේ ගණනය කිරීම්

*මෙහි කොළ පැහැදෙන් ඉස්මතු කර දක්වා ඇත්තේ 3 කොටසේදී ආදායම් ඇස්තමේන්තුවල නොගැලීම් යටතේ පැහැදිලි කර ඇති පරිදි උපක්ෂණයන් මත පදනම්ව සංශෝධනය කරන ලද සංඛ්‍යාවන් සහ ක්‍රියාමාර්ග වේ.

3.3.2: පොලී ගෙවීම්

3.3.2 වගුව: පොලී ගෙවීම් පිළිබඳ ඇස්තමේන්තු

වියදම් වර්ගය	වියදම් ඇස්තමේන්තු		2020 වසරේ සිට ඉහළ යාම			
	2020 ඇස්තමේන්තුගත	2021 අයවැය ඇස්තමේන්තුව	2020 සිට සමස්ථ වෙනස්වීම	පොලී ගෙවීම් සදහා වර්ෂාන්තර ඉහළ යාමේ %	නාමික වර්ධනයේ බලපෑම	ප්‍රතිපත්ති වෙනස්කිරීම් සහ ප්‍රශ්නස්ථාපන ප්‍රතිසංස්කරණ
පොලී ගෙවීම්	866	860	-6	-0.69%	91	-97 10.5% -11.2%

ශ්‍රී ලංකා මාර්ග හා උපක්ෂණය

- අයවැය හිගයෙන් 95% ක් සදහා දේශීය යාන්ත්‍රණයන් හරහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම රජයේ අපේක්ෂාවයි.

විශ්ලේෂණය

අතිත අත්දැකීම් (2015-2019)

සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය	අනුමත අයවැය ඇස්තමේන්තුවලට වඩා ඇති හිගයේ සාමාන්‍ය අගය	2019 තාවකාලික ඇස්තමේන්තුවලට සාපේක්ෂව 2019 අනුමත අයවැය ඇස්තමේන්තුවල අධි-ඇස්තමේන්තුව
පොලී ගෙවීම්	16%	10%

මූලාශ්‍රය: අනුමත අයවැය ඇස්තමේන්තු (අවුරුදු කිහිපයක)

- 2020 වසර සදහා ගෙවන මූල්‍ය පොලියෙන් 1% කට අඩු ප්‍රමාණයක් අඩු කිරීමට රජය අපේක්ෂා කරයි.
- 2019 වර්ෂය හැර, පොලී වියදම් සත්‍ය අගයේ හිගයේ සාමාන්‍යය 10% කි. මෙහි විශ්ලේෂණයට ලක් වන කාලසීමාව තුළ පොලී වියදම් ආස්ථිත වාර්ෂික වර්ධන සාමාන්‍යය 16% ක් වේ ඇති.
- 2020 හා 2021 වසරවල සිදුව ඇති විශාල මූලික හිගයක් මගින් රජයේ පොලී වියදම් තවදුරටත් වැඩි විය හැකි. රජය විසින් ඇස්තමේන්තුගත කර ඇති රුපියල් බිලියන 400 ට සාපේක්ෂව 2020 සදහා වන මූලික හිගය රුපියල් බිලියන 1,079 ක් වන අතර 2021 වසර සදහා එය, රජය විසින් ඇස්තමේන්තුගත කර ඇති රුපියල් බිලියන 705 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,150 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- අයවැය හිගය පියවීම සදහා දේශීයව මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම ඉහළ යාම නිසාද 2021 හා ඉන් ඉදිරි වසරවලදී පොලී ගෙවීම් වැඩි වීමට ඉඩ ඇති. 2019 සදහා වූ බරතබන ලද සාමාන්‍ය විදේශ පොලී අනුපාතය 3.7% කි.
- එහෙත්, 2020 දී දේශීය පොලී අනුපාත කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇති. 2020 වසර ආරම්භයේදී එක් අවුරුදු හාණ්ඩාගාර බිල්පතක් සදහා වූ මූලික වෙළෙඳපාල පොලී අනුපාතය 8.5% ක් වූ අතර, මෙය 2020 ඔක්තෝබර් මස අවසානය වන විට 5% දක්වා පහත වැටී ඇති.
- 2021 වර්ෂය පුරාවට පොලී අනුපාත 5% ට ආසන්නව පවතින අවස්ථාවකදී, දේශීය හිග මූල්‍යකරණය හා තේ පියවීම සදහා ප්‍රතිමූල්‍යකරණයට අදාළව පොලී වියදම් ඉතුරුවක්

පවතිනු ඇතේ. කෙසේ වෙතත්, එම ඉතුරුව ප්‍රමුඛ වශයෙන්ම 2021 දී කළුපිරෙන සායවලට සහ වැඩි වශයෙන්ම හාන්චිගාර බිල්පත් වැනි කෙටි කාලීන හෝ උපකරණවලට අදාළ වන්නක් වනු ඇතේ. 2019 වසරේ කෙටි කාලීන හෝ, මුළු දේශීය හෝ ප්‍රමාණයෙන් 30% කි. 2019 සඳහා සාමාන්‍ය විදේශ පොලී අනුපාත 3.7% කි.

නිරදේශ

- දේශීය පොලී අනුපාතයන් පහත බැසීම නිසා පොලී ගෙවීම් කරමක් දුරට අවුකර ගැනීමට සහායක් ලැබෙන තමුදු 2020 හා 2021 වසරවලට අදාළ ඉහළ මට්ටමක හිගය හේතුවෙන් ගෙවිය යුතු පොලී ගෙවීම් වැඩිවිමට මග විවර විය හැක. මේ නිසා, 2021 වසර සඳහා දේශීය හෝ ප්‍රමාණයෙන් 30% ක් මත අඩු වී ඇති පොලී වියදම්ද සහ ඉහළ හිය අයවැය හිගයද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, පොලී ගෙවීම් වියදම් 2020 වසර සඳහා රුපියල් බිලියන 945 ක් ලෙසත් 2021 වසර සඳහා රුපියල් බිලියන 968 ක් ලෙසත් සංශෝධනය කිරීමට නිරදේශ කෙරේ.

3.4. සාක්ෂාත් කරගත නොහැකි මධ්‍යම රාජ්‍ය මූල්‍ය රාමුව

3.4.1 වගුව: ඉදිරි වසර පහ සඳහා වූ මධ්‍යම රාජ්‍ය මූල්‍ය රාමුව

ද.දේ.නි. හි ප්‍රතික්‍රියක් ලෙස	තාවකාලික	අය්තමේන්තුව	අය්තමේන්තුව	ප්‍රයෝගාතා			
	2019	2020	2021	2022	2023	2024	2025
මුළු ආදායම හා ප්‍රතිපාදාන	12.6	9.5	10.7	12.1	12.5	13.3	14.2
මුළු ආදායම	12.6	9.5	10.6	12	12.5	13.3	14.2
බදු ආදායම	11.6	8.5	9.4	10.5	10.9	11.6	12.5
ආදායම් බදු	2.8	1.9	2.1	2.2	2.4	2.6	3
හාන්ච් හා සේවා මත බදු	6.5	4	4.5	5.3	5.5	5.9	6.3
බාහිර වෙළෙඳාම මත බදු	2.2	2.5	2.8	2.9	3	3.1	3.2
බදු නොවන ආදායම	1	1	1.3	1.5	1.6	1.7	1.7
ප්‍රතිපාදන	0.1	0	0.1	0.1	0.05	0.04	0.04
මුළු වියදම	22.2	17.5	19.5	18.4	18	17.9	18.3
ප්‍රනරාවර්තන වියදම්	16.1	14.9	14.2	13.5	12.9	12.5	12.3
වැටුප් හා වේතන	4.6	5	4.9	4.7	4.4	4.3	4.1
හාන්ච් හා සේවා	1.2	1	1.1	0.8	0.7	0.7	0.8
පොලීය	6	5.4	4.9	4.9	4.7	4.7	4.7
සහනාධාර සහ පැවරුම්	4.4	3.5	3.3	3.2	3	2.8	2.8
පාශ්චාත්‍ය වියදම හා ගුද්ධ හෝ දීම	6.1	2.6	5.3	4.9	5.1	5.4	5.9
රාජ්‍ය ආයෝජන	6.2	2.6	5.4	5	5.2	5.5	6
වර්තමාන ගිණුම් සේෂය	-3.6	-5.4	-3.6	-1.5	-0.4	0.8	1.9
මුළු සේෂය	-3.6	-2.5	-3.9	-1.4	-0.7	0	0.6
අයවැය හිගය	-9.6	-7.9	-8.8	-6.4	-5.4	-4.6	-4
හිගය පියවීමට ප්‍රතිපාදන සම්පාදනය	9.6	7.9	8.8	6.4	5.4	4.6	4
විදේශ මූල්‍ය ප්‍රතිපාදන (ගුද්ධ)	3.6	-1.4	0.5	-0.2	0.1	-0.1	-0.1
දේශීය මූල්‍ය ප්‍රතිපාදන (ගුද්ධ)	6	9.3	8.3	6.5	5.4	4.8	4.1

මධ්‍යම ආණ්ඩුවේ ණය (ද.දේ.නි. හි %)	86.8	95.1	96.3	92.4	88.1	82.3	75.5
--------------------------------------	------	------	------	------	------	------	------

මූල්‍යය: රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020

රජයේ මධ්‍ය කාලීන මූල්‍ය රාමුව මගින් රජයේ ආදායම, හිගයන් සහ දැනු දේ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ නෙය සඳහා සාක්ෂාත් කරගැනීම අහියෝගාත්මක වන ඉලක්ක තබා ඇත. කෙසේවෙතත්, රජය විසින්ම ලබා දී ඇති සංඛ්‍යාවන් යොදා ගැනීමෙන් පවතා රජයේ මධ්‍ය කාලීන මූල්‍ය රාමුවේ අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වේ. රාජ්‍ය ආදායම් හිගයට අදාළ සංඛ්‍යාවන් යොදා ගණනය කළද, 2025 වන විට රජය විසින් අපේක්ෂිත පරිදි රාජ්‍ය නෙය ද.දේ.නි. යෙන් සියයට 75.5 ක් බවට පත් නොවේ. ඒ වෙනුවට, මෙම ගණනය කිරීම මගින් පෙන්තුම් කෙරෙන්නේ ද.දේ.නි. ට සාපේක්ෂ නෙය ප්‍රමාණය 2025 දී ද.දේ.නි. යෙන් සියයට 80.71 දක්වා ඉහළ යනු ඇති බවයි (3.4.2 වගුවෙහි දක්වා ඇත). නාමික දැනු දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා රජයේ උපකල්පන යොදා ගනිමින්, පවතින වර්ෂයේ සාක්ෂාත්මක රාජ්‍ය ආදායම ගේෂය ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙන එය ගත වූ වසරේ රජයේ නෙය වෙත එකතු කර ගනිමින්, මෙම ගණනය කිරීම සිදු කරන ලදී.

3.4.2 වගුව: රජයේ සංඛ්‍යා පාදක කරගෙන ද.දේ.නි. ට සාපේක්ෂ රජයේ නෙය ඇස්තමේන්තුව

වර්ෂය	රාජ්‍ය ආදායම් ගේෂය (ද.දේ.නි. යෙන් %)	ද.දේ.නි.	රාජ්‍ය ආදායම් ගේෂය (රුපියල් බිලියන)	නෙය (රුපියල් බිලියන)	නෙය (ද.දේ.නි. හි % ලෙස)
2019	-6.8	15,016.14	- 1,021	13,034	86.80
2020	-10.7 ⁶	15,992.19	- 1,711	14,745	92.20
2021	-8.8	17,591.41	- 1,548	16,293	92.62
2022	-6.4	19,350.55	- 1,238	17,532	90.60
2023	-5.4	21,285.61	- 1,149	18,681	87.76
2024	-4.6	23,414.17	- 1,077	19,758	84.39
2025	-4	25,755.58	- 1,030	20,788	80.71


මූල්‍යය: මුදල් අමාන්ත්‍යාංශය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2020 සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2019

එපමණක්ද නොව, මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය රාමුවේ දක්වා ඇති සංඛ්‍යාවන් සුපරීක්ෂාකාරීත්වයෙන් නොර වූ ඇතැම් උපකල්පන මත පදනම් වී ඇත. මෙක් උපකල්පන අතර පහත එවා ඇතුළත් වේ:

- 1) 2020 දී සත්‍ය දැනු දේශීය නිෂ්පාදිතය සියයට +1.5 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- 2) ද.දේ.නි. ට සාපේක්ෂව ආදායම 9.5% සිට 14.2% දක්වා වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කළද, ඉදිරි වසර 5 සඳහා බඳු වුයුහය බොහෝ දුරට ස්ථාවරව පවතින බව රජය ප්‍රකාශ කර තිබේ. භූදෙක්ම වැඩිදියුණු කරන ලද බඳු පරිපාලනය සහ නාමික ද.දේ.නි. වර්ධනය නිසා ද.දේ.නි. ට සාපේක්ෂව ආදායම 14.2% දක්වා ඉහළ නොයනු ඇත. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා සැලකිය යුතු ආදායම් උත්පාදනය කිරීමේ පියවර අවශ්‍ය වේ සත්‍ය වගයෙන්ම, ද.දේ.නි. හි වැඩි වීමක් පැවතියද එට සාපේක්ෂව ආදායම අඩු වී ඇති බව ගත වූ වසරවල සංඛ්‍යාවන්ගෙන් පෙනී යයි (5 පුදර්ධිතය බලන්න).
- 3) විදේශ නෙය සංරචකයේ වර්ධනය ඉදිරිපත් කිරීමේදී මුදල් එකතුයේ වටිනාකම පහත බැසීමේ කිසිදු බලපෑමක් මෙම ආකෘතිය සැලකිල්ලට ගෙන තැත.

⁶ රජය විසින් මෙම සංඛ්‍යාව අයවැය කතාවේදී සඳහන් කර ඇති අතර මෙය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සියයට 8.8 ක් ලෙස දක්වේ. කෙසේ වෙතත්, පසුව අයවැයෙහි ඇතුළත් සංඛ්‍යාවන් වෙත ගෙන ආ හි මුදල් 2019 රාජ්‍ය නෙය අතර ඇතුළත් නොවන නිසා, 2019 වසරේ හිගයේ වැඩි වීම 2020 වසරේ හිගයක් ලෙස එකතු කර ඇත. මේ නිසා, මෙම සංඛ්‍යාව -10.7] ක් තරම් ඉහළ වේ.

5 පුද්ගලිකය: වසර කිහිපයක් පුරාවට සැබැඳූ ද.දේ.නි. හා ආදායම් වර්ධනයන්හි සංස්ක්ධාය



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව


වඩා යථාවාදී උපකළුපනයන් මාලාවක් සැලකිල්ලට ගැනීමේදී රටෙහි ද.දේ.නි. ට සාපේක්ෂ ණය ප්‍රමාණය 2025 දී සියලු 115.8 දක්වා ඉහළ තතිනු ඇතැයි අපේක්ෂා කළ හැක - මෙය, 2025 වන විට ද.දේ.නි. යෙන් 75.5% ක් වනු ඇති බවට වන රජයේ පුරෝක්කරුවන්ට වඩා බෙහෙවින් ඉහළ අගයකි. (අප විසින් ද.දේ.නි. වර්ධනය (2021 සිට ඉදිරියට) පොලී අනුපාතය, උද්ධමනය හා දේශීය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදන අනුපාතය රජයේ උපකළුපනයන්ට ගැලපෙන පරිදි යොදා ගන්නා බැවින් ඉහත යොදාගත් වඩා යථාවාදී උපකළුපනයන්ද සැබැඳූ අගයට වඩා අඩු අගයන් ගනී.) අනෙකුත් රාජ්‍ය මූල්‍ය ද්රැශකවලට සිදු කර ඇති වෙනස්කම් 3.4.3 වගුවෙහි දක්වා ඇත. මෙම ආකෘතිය පුරෝක්කරුවනය කිරීම සඳහා යොදාගෙන ඇති උපකළුපනයන් 3.4.4 වගුවෙහි දක්වා ඇත.

3.4.3 වගුව: වඩා යථාවාදී උපකළුපන මත පදනම්ව පුරෝක්කරුවනය කරන ලද රාජ්‍ය මූල්‍ය ද්රැශක

	සැබැඳූ අගය		ඇස්තමේන්තු අගය					
	2019	2020	2021	2022	2023	2024	2025	
ଆදායම හා ප්‍රතිපාදන	12.6%	8.8%	9.2%	9.6%	10.0%	10.5%	10.9%	
පොලී රහිත මූල්‍ය තියදීම	13.4%	15.9%	16.5%	15.7%	15.0%	14.3%	13.7%	
පොලී ගෙවීම්	6.0%	6.3%	5.8%	5.9%	6.1%	6.3%	6.5%	
සමස්ථ අයවැය ගේෂය	-6.8%	-13.4%	-13.1%	-12.1%	-11.1%	-10.1%	-9.2%	
මුළුක ගේෂය	-0.8%	-7.1%	-7.3%	-6.1%	-5.0%	-3.8%	-2.7%	
ණය/ද.දේ.නි	86.8%	101.5%	107.2%	111.3%	113.9%	115.3%	115.6%	
පොලීය/ଆදායම	47.5%	71.0%	63.5%	62.0%	60.9%	60.2%	59.7%	

මූලාශ්‍රය: මූදල් අමාන්ත්‍යායය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා මත පදනම්ව කරන විසින් සිදු කරන ලද ගණනය කිරීම්.

6 පුද්ගලිකය: යථාවාදී උපකළුපන පාදක වූ ද.දේ.නි. ට සාපේක්ෂව ඇස්තමේන්තුගත නය



මූලාශ්‍රය: මූදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති සංඝා මත පදනම්ව කර්තා විසින් සිදු කරන ලද ගණනය කිරීම්.

යොදාගෙන ඇති උපකල්පනයන් පහත පරිදි වේ

- ස්ථාවර මිල මත ගණන කරන ලද ද.දේ.නි. ය 2020 දී -4.4% කින් ද 2021 සිට 5% කින් ද වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.
- 3.3 කොටසහි නිරදේශ කර ඇති සංශේධිත සංඝාවන්ට අනුකූල වන පරිදි ආදායම 2020 හා 2021 වර්ෂ සඳහා අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිතය. ඉන් අනතුරුව, පරිපාලනමය විධිවිධාන කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සැලකිල්ලට ගනිමින් ආදායම වෙළඳපොල මිල මත ගණනය කරන ලද/නාමික ද.දේ.නි. යේ වර්ධන අනුපාතයට 5% ක් එකතුව වැඩි වනු ඇතැයි අපේක්ෂිතය.
- පොලී අනුපාතවලින් බැහැර වූ වියදම් 2020 හා 2021 වර්ෂ සඳහා අපේක්ෂිත ශ්‍රී ලංකා රුපියල් අයන්ගෙන්ම පවතිනු ඇතැයි උපකල්පනය කෙරේ. 2021 සිට ඉදිරියට වියදම් රජයේ මධ්‍ය කාලීන මූල්‍ය රාමුවට සමානව උද්ධමන අනුපාතයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- විදේශ විනිමය අනුපාතය පහත වැශීම නිසා විදේශ අය ප්‍රමාණය සැම වසරකදීම 4.4% කින් වැඩි වනු ඇතැයි සැලක්. මෙය, ගත වූ වසර 10 ක කාලය තුළ විනිමය අනුපාතය පහත වැශීම මගින් විදේශ අය වෙත එල්ල වී ඇති බලපැමුම මත පදනම්ව සිදු කරන ලදීකි.
- දේශීය පොලී අනුපාතයන් තනි ඉලක්කම් මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය පොලී අනුපාතයන් 2021 දී 5% දක්වා පහත බසිනු ඇති අතර ඉන් පසුව 2025 දී 7.5% දක්වා ක්‍රම්මුමයෙන් වැඩි වනු ඇත. දේශීය අය ගැනීමේ අවශ්‍යතා වැඩි වන විට පොලී අනුපාතය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- 2019 සත්‍ය සංඝාවන් මත පදනම්ව බැඳු විට කෙටි කාලීන හා දිගු කාලීන අය අතර අනුපාතය 30:70 වනු ඇතැයි උපකල්පනය කෙරේ.
- දේශීය මූල්‍යන අනුපාතය අයවැය කතාවේ දක්වා ඇති මූල්‍යන සංඝාවන්ට අනුකූලව සැම වසරකදීම 95% ක් ලෙස පවතිනු ඇත.
- 2021 දී රජය විසින් අපේක්ෂිත අයවැය ප්‍රාග්ධන වියදම් ඉලක්ක සපුරා ගනු ඇත. 2021 සඳහා ප්‍රාග්ධන වියදම් රු බේලියන 1,070 ක් ලෙස ඇස්කමේන්තු කර ඇති අතර, එය 2019 සත්‍ය සංඝාවට වඩා 72% න් වැඩි වේ (හිග මූදල් සැලකිල්ලට නොගෙන). 2021 ප්‍රාග්ධන වියදම් ද.දේ.නි න් 5% දක්වා ඇවු කිරීමට රජය කටයුතු කළහොත්, එතින්හාසික සාමාන්‍යයට අනුකූලව, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයට අය සියයට 109 දක්වා වෙනස් වේ.

3.4.4 වගුව: ඉදිරිගාමී රාජ්‍ය මූල්‍ය දරුණුක ඇස්තමේන්තුගත කිරීමට යොදාගෙන ඇති උපක්ල්පනයන්

උපක්ල්පනයන්	2019 (කරුණ)	2020	2021	2022	2023	2024	2025
දේශීය ඒක වාර්ෂික සාමාන්‍ය පොලී අනුපාතය		6.5%	5.0%	6.0%	6.5%	7.0%	7.5%
මුද්‍රණ ද.මේ. නි.වර්ධනය		-4.4%	5.0%	5.0%	5.0%	5.0%	5.0%
රුද්ධමතය		5.0%	5.0%	5.0%	5.0%	5.0%	5.0%
නාමික ද.මේ.නි. වර්ධනය		0.60%	10%	10%	10%	10%	10%
දිගු කාලීන හා කෙටි කාලීන දේශීය ගණ අනුපාතය	70%	70%	70%	70%	70%	70%	70%
දේශීය හා විදේශීය ප්‍රතිමූලය අනුපාතය	70%	95%	95%	95%	95%	95%	95%
ක්ෂේප්‍යවීම් මගින් විදේශ ගණ වෙත එල්ල වන බලපෑම		4.4%	4.4%	4.4%	4.4%	4.4%	4.4%
සමස්ථ ගණ කළම මත පොලී අනුපාතය							
විදේශීය	3.7%	3.7%	3.7%	3.7%	3.7%	3.7%	3.7%
දේශීය	10.7%	9.4%	8.1%	7.5%	7.2%	7.1%	7.2%